

විදුලි මාර්ග සඳහා අවශ්‍ය මාර්ග අවසරය, ගස් හෝ  
අතු කපා බීම හෙලීම සහ වන්දි තීරණය කිරීම හා  
වන්දි ගෙවීම සම්බන්ධයෙන් වන  
මාර්ගෝපදේශයන්

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලදී.

සංස්කරණය 4.0

යොමුව: PUC/E/COA/GUI/2019/01

දිනය: 2020 ජනවාරි 21

---

2020 ජනවාරි 21 වන දින කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලැබූ මෙම මාර්ගෝපදේශයන් (2013 අංක 31 දරන පනත මගින් සංශෝධිත) 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත ප්‍රකාරව සකස් කරනු ලැබ ඇත. බලපත්‍රලාභීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් උක්ත පනත ප්‍රකාරව ඔවුන්ට පැවරී ඇති බලතල සහ කාර්යයන් ක්‍රියාවෙහි යෙදවීමේදී මෙම මාර්ගෝපදේශයන් අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධයෙන් මේ දක්වා නිකුත් කොට ඇති සියළුම මාර්ගෝපදේශයන් මෙමගින් අවලංගු කෙරේ.

අන්තර්ගතය

පූර්විකාව..... 3

අර්ථ නිරූපණයන්..... 4

1 වන කොටස - හැඳින්වීම..... 6

2 වන කොටස - මාර්ග අවසරය සම්බන්ධ මාර්ගෝපදේශ ..... 9

3 වන කොටස - ගස් හෝ අතු කපා බීම හෙළීම සම්බන්ධ මාර්ගෝපදේශ..... 16

4 වන කොටස - මාර්ග අවසරය සහ ගස් හෝ අතු කපා බීම හෙළීම වෙනුවෙන් වන්දි කීරණය කිරීම හා ගෙවීම සම්බන්ධ මාර්ගෝපදේශ.....17

5 වන කොටස - ඉඩමකට හෝ පරිශ්‍රයකට ඇතුළුවීම..... 20

6 වන කොටස - මහජනතාව සඳහා තොරතුරු..... 22

7 වන කොටස - පොදු මාර්ගෝපදේශ..... 26

I වන පරිශිෂ්ටය - මාර්ග අවසරය ඉල්ලුම් කරමින් ලබා දෙන දැන්වීම ..... 28

II වන පරිශිෂ්ටය - මාර්ග අවසර ගිවිසුම ..... 30

III වන පරිශිෂ්ටය - විදුලි මාර්ගයක් සවිකිරීමට/සවිකර තබාගැනීමට බලය ලබා ගැනීම සඳහා වන අයදුම් පත්‍රය..... 31

IV වන පරිශිෂ්ටය - මාර්ග අවසරය අත්කරගැනීම සඳහා වන නිර්දේශය..... 32

V වන පරිශිෂ්ටය - ගස් හෝ අතු කපා දමන ලෙස නියම කරමින් ලබා දෙන දැන්වීම. 34

VI පරිශිෂ්ටය - ගස් හෝ අතු කපා දැමීමට අදාළ කාරණයක් ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කිරීම ..... 34

VII පරිශිෂ්ටය - ඉඩමකට හෝ පරිශ්‍රයකට අපේක්ෂිත ඇතුළුවීම පිළිබඳ දැන්වීම ..... 35

## පූර්විකාව

විදුලි මාර්ග ස්ථාපනය සඳහා අවශ්‍ය මාර්ග අවසරය ලබාගැනීම/අත්පත් කරගැනීම, විදුලි රැහැන් ස්ථාපනය හා ඉවත් කිරීම සහ ඒ හා සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් පවත්නා අදාළ විධිවිධාන විස්තර කරණු පිණිස මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි මාර්ග අවසරය, ගස් හෝ අතු කපා බීම හෙළීම සහ වන්දි සම්බන්ධ තීරණ ගැනීම හා වන්දි ගෙවීම සම්බන්ධ මාර්ගෝපදේශ සකස් කොට ඇත.

2013 අංක 31 දරන පනත මගින් සංශෝධිත 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත තුළ පනවා ඇති විධිවිධාන තුළ දැක්වෙන පරිදි, ඕනෑම ඉඩමක් මතින් ඉඩමකට උඩින් හෝ පොළව යටින් විදුලි මාර්ග ස්ථාපනය කිරීමට හා ස්ථාපනය කොට තැබීමට හා එවන් විදුලි මාර්ග පරීක්ෂා කිරීම, නඩත්තු කිරීම, සැකසීම, අලුත්වැඩියා කිරීම, වෙනස් කිරීම, ඉවත් කිරීම, හෝ මාරු කිරීම යන අවශ්‍යතා සඳහා ඕනෑම ඉඩමකට ඇතුළුවීමට බලපත්‍රලාභීන්ට ඔවුන්ගේ බලපත්‍ර මගින් බලය ලබා දී ඇත. පවත්නා නෛතික රාමුව තුළ සිය බලයලත් කාර්යයන් කාර්යක්ෂම හා ඵලදායී ලෙස ඉටු කිරීම සඳහා බලපත්‍රලාභීන්ට විධිවිධාන සැලසීම මෙම මාර්ගෝපදේශයන්හි අරමුණ වේ.

විදුලි මාර්ග ස්ථාපනය කිරීම හා ස්ථාපනය කොට පවත්වාගැනීම සහ ගස් හෝ අතු කපා බීම හෙළීම සඳහා බලපත්‍රලාභියා විසින් ඉඩම් හිමියාගේ කැමැත්ත ලබාගැනීම අත්‍යවශ්‍ය කරුණකි. මාර්ග අවසරය ලබාදීමේදී අදාළ පනත් මගින් පනවා ඇති විධිවිධාන මගින් යුක්තිය ඉටුකර ගැනීමේ හිමිකම ඉඩම් හිමියන් සතු වේ. ඒ අනුව මාර්ග අවසරය ලබාදීම හා අදාළ කරුණු සම්බන්ධයෙන් ඉඩම් හිමියන් හා පොදු ජනතාව වෙත මෙම මාර්ගෝපදේශ මගින් අවශ්‍ය තොරතුරු සම්පාදනය කරනු ලබයි.

අදාළ පරිදි අළුතින් විදුලි මාර්ග ඉදිකිරීමේදී හෝ එම මාර්ග ඉවත් කිරීමේදී මාර්ග අවසරය ලබාදීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පවරා ඇති අතර, නිසි බලය සහිත අධිකරණයක අභියෝගයට ලක්කොට ඇත්තේ නම් විනා, ඔහු විසින් දෙනු ලබන තීරණ/ගනු ලබන තීන්දු අවසානාත්මක වේ. අදාළ ක්‍රියාවලිය තුළ කාර්යක්ෂමතාව හා යුක්ති සහගතභාව සහතික කරනු පිණිස ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ද ඇතැම් බලතල ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පවරා ඇත.

ඒ අනුව, මෙම මාර්ගෝපදේශ නිකුත් කිරීමෙන් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරනු ලබන්නේ 2013 අංක 31 දරන පනතින් සංශෝධිත 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ අදාළ නෛතික විධිවිධාන සම්බන්ධයෙන් සියළු පාර්ශවයන් හා පොදු ජනතාව දැනුවත් කිරීමයි. පර්ශවකරුවන් විසින් යොමුගතවීමේ පහසුව පිණිස මෙම මාර්ගෝපදේශ මගින් එකී විධිවිධානයන් සඳහා වූ නිසි පැහැදිලි කිරීමක් හා අර්ථ නිරූපණයක් ලබා දෙනු ලබයි.

සාමූහික තීරණ හා එකඟතාවයන්ට එළැඹ එමගින් පාර්ශවයන් අතර ආරවුල් අවම කරනු පිණිස සියලු බලධාරීන්, තීරණ ගන්නන්, බලපත්‍රලාභීන් හා බලපෑමට ලක්වූ පාර්ශවකරුවන් යොමු කිරීමෙහිලා මෙම මාර්ගෝපදේශ උපාකාරක හා ආධාරක වනු ඇතැයි යන්න ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ පරම අපේක්ෂාවයි.

# අර්ථ නිරූපණයන්

‘බලපෑමට ලක්වූ පුද්ගලයා’ යන්නෙන් මාර්ග අවසරය ලබාදීම හා ගස් හෝ අතු කපා බීම හෙළීම සම්බන්ධ තීරණයෙන් බලපෑමට ලක් වූ ඕනෑම පුද්ගලයෙකු හෝ ඕනෑම රජයේ හෝ පෞද්ගලික ආයතනයක් හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයක් අදහස් කෙරේ.

‘වන්දි’ යන්නෙන් මාර්ග අවසරය ලබාදීම, ඉඩමකට හෝ වංචල දේපළවලට සිදුවූ යම් අලාභහානියක් හා යම් ඉඩමක් හෝ වංචල දේපළ භුක්ති විඳීම විෂයයෙහි යම් පුද්ගලයෙකු හට සිදු වූ බාධාවක් හේතුකොට යම් වත්කමක අගයට අනුප්‍රාප්තික වශයෙන් ලබාදෙන මුදල්/වෙක්පත් හෝ අන් ආකාරයේ ගෙවීමේ විධික්‍රමයක් අදහස් කෙරේ.

‘වාසස්ථානය’ යන්නෙන්, පුද්ගලික වාසස්ථානයක් ලෙස පදිංචි වී සිටින, (පදිංචි වී නොමැතිනම්) අවසාන කාලයේ පදිංචිව සිටි හෝ පදිංචිය පිණිස යෝජිත ගොඩනැගිල්ලක් හෝ ගොඩනැගිල්ලක කොටසක් අදහස් වේ.

‘බෙදාහැරීම’ යන්නෙන්, (මුළුමනින්ම හෝ ප්‍රධාන වශයෙන්) අඩු වෝල්ටීයතාවයෙන් යුතු විදුලි මාර්ග හා විදුලි පිරිසිදුකිරීමේ සම්බන්ධ වන සහ යම් පරිශ්‍රයකට හෝ වෙනත් යම් බෙදාහැරීමේ පද්ධතියකට විදුලි බලය ගෙන යාම සඳහා භාවිතා කරනු ලබන පද්ධතියක් ඇසුරෙන් විදුලි බලය බෙදාහැරීම අදහස් වේ.

‘විදුලි මාර්ගය’ යන්නෙන්, පොළව යටින් වුව ද පොළව උඩින් වුව ද යම් කාර්යයක් සඳහා විදුලි බලය ගෙන යාම සඳහා භාවිතා කරන රැහැනක් අදහස් කරනු ලබන අතර, පද සම්බන්ධය අනුව වෙනත් අර්ථයක් අවශ්‍ය වුවහොත් මිස, ඊට පහත සඳහන් දෑ ද ඇතුළත් වේ –

- (අ) ඒ රැහැන තිබෙන්නේ, ඊට ආධාරක වන්නේ, ගෙන යන්නේ හෝ දරා සිටින්නේ නැතහොත් තිබිය හැක්කේ, ආධාර විය හැක්කේ, ගෙන යනු ලැබිය හැක්කේ හෝ දරා සිටිය හැක්කේ කවර ඉදි කිරීමක්, කණුවක්, වෙනත් දෙයක් ඇතුළත, මත, වෙතින් හෝ තුළින් ද ඒ ඉදි කිරීම, කණුව හෝ වෙනත් දෙය ඇතුළුව, එහෙත් ඒවාට පමණක් සීමා නොවී, එවැනි රැහැනක් සඳහා වන ආධාරකයක් ද;
- (ආ) විදුලි බලය ගෙන යාමේ කාර්යය සඳහා එවැනි යම් රැහැනකට සම්බන්ධ කර ඇති යම් උපකරණයක් ද; සහ
- (ඇ) ඒ රැහැන වට කරන්නා වූ හෝ ඊට ආධාරක වන්නා වූ නැතහොත් ඒ රැහැන වට කිරීමට යෙදුනේ හෝ ආධාරක වූයේ නැතහොත් ඒ මාර්ගයට සම්ප දුරකින් සවි කරන ලද්දේ නැතහොත් ඒ සමඟ ආශ්‍රිතව ආධාරක පිණිස සිටින්නේ, ගෙන යන්නේ හෝ දරා සිටින්නේ කවර කම්බියක්, කේබලයක්, නලයක්, පයිප්පයක් හෝ වෙනත් සමාන දෙයක් ද (එහි කොපුව, පරිවරණය හෝ වැස්ම ඇතුළුව) ඒ කම්බිය, කේබලය, නලය, පයිප්පය හෝ වෙනත් සමාන දෙය.

‘විදුලි පිරිසිදුකිරීම’ යන්නෙන් –

- (අ) විදුලි රැහැනක්;
- (ආ) යම් පරිශ්‍රයකට සපයන ලද විදුලියේ ප්‍රමාණය සහතික ලෙස දැනගැනීම සඳහා භාවිතා කෙරෙන මීටරයක්; හෝ
- (ඇ) පාරිභෝගිකයකුගේ පාලනය යටතේ පවතින යම් විදුලි උපකරණයක්, හැර විදුලිය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම හෝ සැපයීම සඳහා භාවිතා කරන හෝ ඒ හා සම්බන්ධිත වූ යම් පිරිසිදුකිරීමේ, ආම්පන්නයක්, උපකරණයක් හෝ උපාංගයක් අදහස් වේ.

‘විදුලිබල පනත’ යන්නෙන්, (2013 අංක 31 දරන පනත මගින් සංශෝධනය කරන ලද) 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත අදහස් වේ.

‘බලපත්‍රලාභියා’ යන්නෙන්, විදුලි බලය උත්පාදනය, සම්ප්‍රේෂණය හෝ බෙදා හැරීම සඳහා බලපත්‍රයක් ලබාදී ඇති පුද්ගලයෙක් අදහස් වේ.

‘විද්වත් සාමාජිකයා’ යන්නෙන් හෝග වගාවන් හෝ ගස් ආදියට සිදුවූ අලාභහානි තක්සේරු කිරීම සඳහා සුදුසු ව්‍යවස්ථාපිත/වෘත්තීය ආයතනයකින් ඉදිරිපත් වන නිල නියෝජිතවරයෙකු අදහස් කෙරේ.

‘පරිශ්‍රය’ යන්නෙන්, යම් ඉඩමක්, ගොඩනැගිල්ලක් හෝ ඉදිකිරීමක් අදහස් වේ.

‘සැපයීම’ යන්නෙන්, (බලපත්‍රලාභියකුගේ බලපත්‍රය මගින් බලය දී ඇති කාර්යයන් කරගෙන යාම සඳහා බලපත්‍රලාභියා විසින් පදිංචියට ගෙන ඇති පරිශ්‍රයකට හැර) යම් පරිශ්‍රයකට විදුලි බලය සැපයීම අදහස් වේ. නමුත්, විදුලිබල තොග විකිණීම මෙයට අයත් නොවේ.

‘සම්ප්‍රේෂණය’ යන්නෙන්, (මුළුමනින්ම හෝ ප්‍රධාන වශයෙන්) අධි වෝල්ටීයතාවයෙන් යුතු විදුලි මාර්ග හා විදුලි පිරියතවලින් සමන්විත වන සහ විදුලි බලාගාරයක සිට විදුලි උපපොලකට, එක් විදුලි බලාගාරයක සිට තවත් විදුලි බලාගාරයකට හෝ එක් විදුලි උපපොලක සිට තවත් විදුලි උපපොලකට විදුලිය ගෙන යාම සඳහා භාවිතා කරනු ලබන පද්ධතියක් ඇසුරෙන් විදුලි බලය ප්‍රවාහනය කිරීම අදහස් වේ.

‘මාර්ග අවසරය’ යන්නෙන්, ඉඩමක් මත, යට හෝ උඩින් යම් විදුලි මාර්ගයක් සවි කිරීම හා සවි කර තැබීම පිණිස; සහ එම විදුලි මාර්ගය පරීක්ෂා කිරීම, නඩත්තු කිරීම, වෙනස් කිරීම, අළුත්වැඩියා කිරීම, ඉවත් කිරීම හෝ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ඒ ඉඩමට ප්‍රවේශ වීම පිණිස; බලපත්‍රලාභියකුට ලබා දෙන අයිතිය අදහස් වේ.

# 1 වන කොටස – හැඳින්වීම

- 1.1 2002 අංක 35 දරන පනත යටතේ ස්ථාපනය කරනු ලැබූ (මෙහි මින්මතු “කොමිෂන් සභාව” යනුවෙන් හඳුන්වනු ලබන) ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, ශ්‍රී ලංකාවෙහි විදුලිබල ක්ෂේත්‍රයේ ආර්ථික, ආරක්ෂක හා තාක්ෂණික නියාමන අධිකාරිය වේ. 2013 අංක 31 දරන පනත මගින් සංශෝධනය කරනු ලැබූ (මෙහි මින්මතු “විදුලිබල පනත” යනුවෙන් හඳුන්වනු ලබන) 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත ප්‍රකාරව, සියළු අවස්ථාවන්හි දී ම ශ්‍රී ලංකාව පුරා මනාව සම්බන්ධීකරණය කරන ලද, කාර්යක්ෂම සහ ලාභදායී විදුලිබල සැපයුම් පද්ධතියක් පවත්වාගෙන යනු ලබන බවට කොමිෂන් සභාව විසින් සහතික කළ යුතුය.
- 1.2 සිය බලපත්‍රලාභී ක්‍රියාකාරකම් කරගෙන යාම හා සම්බන්ධ යම් කාරණයක් සඳහා, යම් ඉඩමක් මත, යට හෝ උඩින් විදුලි මාර්ගයක් සවි කිරීමට හෝ සවි කර තබාගැනීමට බලපත්‍රලාභියකු හට අවශ්‍යතාවයක් ඇති විය හැකිය. එසේ සවි කරන ලද විදුලි මාර්ගයක් පරීක්ෂා කිරීම, නඩත්තු කිරීම, අළුත්වැඩියා කිරීම, වෙනස් කිරීම, ප්‍රතිස්ථාපනය කිරීම හෝ ඉවත් කිරීම සඳහා එම බලපත්‍රලාභියා හට අදාළ ඉඩමට ප්‍රවේශ වීමට ද අවශ්‍යතාවයක් ඇති වේ. යම් ඉඩමක් මත, යට හෝ උඩින් විදුලි මාර්ගයක් සවි කිරීමට හෝ සවි කර තබාගැනීමට මෙන්ම ඉහත කී අවශ්‍යතා සඳහා ඉඩමට ප්‍රවේශ වීමට ද බලපත්‍රලාභියා හට අදාළ ඉඩම් අයිතිකරුගෙන් හෝ පදිංචිකරුගෙන් අවසර ලබා ගත යුතු වේ. එසේ අදාළ ඉඩම් අයිතිකරුගෙන් හෝ පදිංචිකරුගෙන් අවශ්‍ය මාර්ග අවසරය ලබා ගැනීමේ දී සහ (එම අවසරය ලබා ගැනීමට අපොහොසත් වූ විටක දී) ඒ සඳහා අවශ්‍ය බලතල ලබාගැනීම සඳහා අයදුම් කිරීමේ දී බලපත්‍රලාභියා විසින් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය විදුලිබල පනතේ I වන උපලේඛනයේ 3 වන සහ 5 වන අයිතමයන් මගින් දැක්වේ.
- 1.3 මාර්ග අවසරයක් ප්‍රදානය කිරීම වෙනුවෙන් යම් ඉඩමක අයිතිකරුවකු හෝ පදිංචිකරුවකු වෙත වන්දි ගෙවීමට සහ බලපත්‍රලාභියකු විසින් මාර්ග අවසරයකින් පවරන ලද යම් අයිතියක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් යම් තැනැත්තකු හට යම් ඉඩමක් හෝ වංචල දේපළක් භුක්ති විඳීමේ දී සිදු විය හැකි බාධාවන් වෙනුවෙන් එම තැනැත්තා හට වන්දි ගෙවීමට අදාළ විධිවිධාන, විදුලිබල පනතේ I වන උපලේඛනයේ 4 වන අයිතමය මගින් දැක්වේ.
- 1.4 බලපත්‍රලාභියකු විසින් සවි කර ඇති හෝ සවි කරමින් පවතින හෝ සවි කිරීමට නියමිත, යම් විදුලි රැහැනකට හෝ විදුලි පිරිසතකට ඉතා සමීපව:
  - (අ) එකී රැහැනේ හෝ පිරිසතේ සවිකිරීම, නඩත්තු කිරීම හෝ ක්‍රියාකාරිත්වයට අවහිරවන හෝ බාධාවන පරිදි; හෝ
  - (ආ) මහජනතාවට අනතුරු ඇති කරන ප්‍රභවයක් සෑදෙන පරිදි,
 යම් ගසක් පවතින හෝ මතු පැවතිය හැකි අවස්ථාවක දී, ඉහත (අ) සහ (ආ) යටතේ දක්වා ඇති බලපෑම් මහහැරවීම සඳහා එම ගස කපා දැමීමට, එහි අතු හෝ මුල් කපා දැමීමට අවශ්‍යතාවයක් පැන නැඟිය හැක. විදුලිබල පනතේ I වන උපලේඛනයේ 6 වන අයිතමය මගින්, එසේ යම් ගසක් කපා දැමීමේ දී, එහි අතු හෝ මුල් කපා දැමීමේ දී, බලපත්‍රලාභියකු විසින් පිළිපැදිය යුතු ක්‍රියාපටිපාටිය දැක්වේ.
- 1.5 විදුලිබල පනතේ 2අ.(1)(ආ) වගන්තිය ප්‍රකාරව, එම පනතේ I වන උපලේඛනයේ 3, 4, 5 සහ 6 වන අයිතමයන් යටතේ කොමිෂන් සභාව වෙත පැවරී ඇති ඕනෑම බලතලයක් ප්‍රාදේශීය ලේකම්වරයෙකු වෙත පවරනු ලැබිය හැකි අතර, ඒ අනුව එකී උපලේඛනයේ 4 වන සහ 6 වන අයිතමයන් යටතේ කොමිෂන් සභාව වෙත පවරා ඇති බලතල ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පවරා ඇත.

1.6 මෙම ලේඛනයේ අරමුණු පහතින් දැක්වේ:

- (අ) පහත කාරණා සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙතින් අවසර ඉල්ලුම් කරන බලපත්‍රලාභීන් වෙත මාර්ගෝපදේශ ලබා දීම:
  - (i) යම් ඉඩමක් මත, යටින් හෝ උඩින් විදුලි මාර්ගයක් සවිකිරීම හෝ සවි කර තබා ගැනීම; සහ
  - (ii) යම් විදුලි මාර්ගයක හෝ පිරිසතක සවි කිරීම, නඩත්තු කිරීම හෝ ක්‍රියාකාරීත්වයට අවහිර කරන හෝ බාධා කරන පරිදි පිහිටා ඇති හෝ මහජනතාවට අනතුරු ඇති කරන ප්‍රභවයක් සෑදෙන පරිදි පිහිටා ඇති, යම් ගසක් කපා දැමීම හෝ එහි අතු හෝ මුල් කපා දැමීම.
  
- (ආ) පහත කාරණා සඳහා විදුලිබල පනත මගින් පවරා ඇති බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මාර්ගෝපදේශ ලබා දීම:
  - (i) ඉහත (අ) (i) යටතේ විස්තර කරන ලද කාර්යයන් කරගෙන යාම සඳහා බලපත්‍රලාභියාට බලය දීම හෝ එම කාර්යයන් කරගෙන යෑමෙන් බලපත්‍රලාභියා වැළැක්වීම; සහ
  - (ii) මාර්ග අවසරයක් අත්කර ගැනීම අවශ්‍යතාවයක් බවට එළඹ ඇතැයි සෑහීමකට පත්වන අවස්ථාවක දී එයට අදාළ නිර්දේශයන් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම;
  
- (ඇ) පහත කාරණා සඳහා විදුලිබල පනතේ I වන උපලේඛනයේ 4 වන අයිතමය යටතේ කොමිෂන් සභාව වෙත පවරා තිබූ බලතල පවරනු ලැබූ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් එම බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ ලබා දීම:
  - (i) විදුලි මාර්ගයක් සවි කිරීම හෝ සවිකර තබා ගැනීම සඳහා මාර්ග අවසරය ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් ඉඩම් අයිතිකරුවකු හට බලපත්‍රලාභියෙකු වෙතින් අයකරගත හැකි වන්දියේ ප්‍රමාණය තීරණය කිරීම
  - (ii) බලපත්‍රලාභියකු විසින් මාර්ග අවසරයක් මගින් පවරන ලද යම් අයිතියක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් යම් ඉඩමකට හෝ යම් වංචල දේපළකට සිදු වූ යම් අලාභනාතියක් සඳහා යම් පුද්ගලයෙකු විසින් බලපත්‍රලාභියා වෙතින් අයකර ගත හැකි වන්දි මුදලේ ප්‍රමාණය තීරණය කිරීම
  - (iii) බලපත්‍රලාභියකු විසින් මාර්ග අවසරයකින් පවරන ලද යම් අයිතියක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් යම් තැනැත්තෙකු හට යම් ඉඩමක් හෝ වංචල දේපළක් භුක්ති විඳීමේ දී බාධා කිරීමක් සිදු වූ අවස්ථාවක, ඒ බාධා වීම සම්බන්ධයෙන් එම තැනැත්තා හට බලපත්‍රලාභියා වෙතින් අයකරගත හැකි වන්දියේ ප්‍රමාණය තීරණය කිරීම
  - (iv) ඉහත (අ) සහ (ආ) අයිතමයන් යටතේ, බලපත්‍රලාභියකු විසින් යම් තැනැත්තකු හට යම් වන්දියක් ගෙවීමට යටත්ව සිටින්නේ දැයි තීරණය කිරීම පිණිස, අවශ්‍ය පරිදි ස්වකීය අභිමතය අනුව හෝ බලපෑමකට ලක් වූ තැනැත්තකුගේ ඉල්ලීම මත පරීක්ෂණ පැවැත්වීම
  
- (ඈ) යම් ගසක්, එහි අතු හෝ මුල් කපා දැමීම සඳහා බලපත්‍රලාභියකුට ඉඩ දීමට සහ ඒ සම්බන්ධයෙන් (අදාළ ගස වැඩෙමින් පවත්නා) ඉඩම් අයිතිකරුවන් හෝ පදිංචිකරුවන් විසින් බලපත්‍රලාභියකු වෙත ගෙවිය යුතු යම් වියදමක් (ඇත්නම්) නිශ්චය කිරීමට, කරුණු විමසා බැලීම පිණිස පාර්ශවකරුවන්ට අවස්ථාවක් දීමෙන් පසු, නියමයන් නිකුත් කිරීම සඳහා විදුලිබල පනතේ I වන උපලේඛනයේ 6 වන අයිතමය යටතේ කොමිෂන් සභාව වෙත පවරා තිබූ බලතල පවරන ලැබූ ප්‍රාදේශීය

ලේකම්වරුන් විසින් එම බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ ලබා දීම

- (ඉ) විදුලි මාර්ග සවි කිරීම සඳහා මාර්ග අවසරය ලබා දීම හෝ නොදීම (අදාල ක්‍රියාපටිපාටීන් ද ඇතුළත්ව) සහ බලපත්‍රලාභීන් විසින් යම් ගසක්, එහි අතු හෝ මුල් කපා දැමීම පිළිබඳව ඉඩම් අයිතිකරුවන්ට, පදිංචිකරුවන්ට සහ මහජනතාවට තොරතුරු ලබාදීම.



## 2 වන කොටස – මාර්ග අවසරය සම්බන්ධ මාර්ගෝපදේශ

මාර්ග අවසරයක් ලබා ගැනීම සුරක්ෂිත කර ගැනීම සඳහා බලපත්‍රලාභියකුට අවශ්‍යතාවයක් පැන නැඟිය හැකි අවස්ථාවන් දෙක (2) ක් පවතී:

1. නව විදුලි මාර්ගයක් සවි කිරීමට අවශ්‍යව ඇති විටක; හෝ
2. යම් ඉඩමක් මත, යටින් හෝ උඩින් දැනට පවතින විදුලි මාර්ගයක් ඉවත් කරගන්නා ලෙස ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු විසින් ඉල්ලීමක් කර ඇති විටක.

### 2.1 නව විදුලි මාර්ගයක් සවි කිරීම

(අ) බලපත්‍රලාභියා විසින් යම් විදුලි මාර්ගයක් මතින්/යටින් හෝ උඩින් ඉදිකිරීමට සැලසුම් කර ඇති සියලුම ඉඩම් හඳුනාගෙන, අවශ්‍ය මාර්ග අවසරය ලබා දෙන ලෙස ඉල්ලමින්, ඉඩම් හිමියා වෙත අවම වශයෙන් දින විසි එක (21)ක දැන්වීමක් (I වන පරිශිෂ්ටයෙහි දැක්වෙන ආකෘතියට අනුකූලව) ලබා දිය යුතුය. (කෙසේවෙතත්, බෙදාහැරීම් බලපත්‍රලාභියකු විසින් යම් පරිශ්‍රයක් වෙත නව විදුලි සැපයුම් සම්බන්ධතාවක් ලබා දීමේදී, හැකි සෑම අවස්ථාවකදීම, පරිශ්‍රයට ඇති ප්‍රවේශ මාර්ගයක් ඔස්සේ විදුලි මාර්ගයක් සවි කිරීමට පියවර ගත යුතුය.)

(ආ) ඉඩමේ පදිංචිකරු එහි අයිතිකරු ද නොවන අවස්ථාවකදී, ඉහත (අ) පරිච්ඡේදය යටතේ ලබා දෙන ලද යම් දැන්වීමක පිටපතක් ඉඩමේ අයිතිකරුට ද ලැබෙන බවට බලපත්‍රලාභියා විසින් වගබලාගත යුතුය. එසේ ලබා දෙන දැන්වීම ඉඩමේ පදිංචිකරු වෙත (සහ පදිංචිකරු එහි අයිතිකරු ද නොවන අවස්ථාවක එහි පිටපතක් ඉඩමේ අයිතිකරු වෙත) ලැබුණු බවට බලපත්‍රලාභියා විසින් සහතික කර ගත යුතුය.

(ඇ) ඉහත (අ) පරිච්ඡේදය යටතේ යම් දැන්වීමක් ලබාදීමෙන් අනතුරුව, අවශ්‍ය මාර්ග අවසරය ලබාගැනීම සඳහා බලපත්‍රලාභියා විසින් සියළුම සාධාරණ ප්‍රයත්නයන් ගත යුතුය. දැන්වීම තුළ නියම කර ඇති කාල පරිච්ඡේදය ඇතුළත ඉඩම් හිමියාගෙන් දැන්වීමට ප්‍රතිචාරයක් නොලදහොත්, එවන් මාර්ග අවසරයක් අවශ්‍ය වන්නේ මන්ද යන්න පැහැදිලි කිරීමට, එකී මාර්ග අවසරය ලබාදීම වෙනුවෙන් ඉඩම් හිමියා අපේක්ෂා කරන්නේ කවරක්ද යන්න විමසා දැනගැනීමට, අවශ්‍ය මාර්ග අවසරය ලබාදීම වෙනුවෙන් ඉඩම් හිමියා වෙත බලපත්‍රලාභියා වෙතින් ලැබෙන ප්‍රතිලාභය යෝජනා කිරීම යනාදිය සඳහා ඉඩම් හිමියා මුණගැසීමට හෝ ඉඩම් හිමියා සමග සාකච්ඡා කිරීමට බලපත්‍රලාභියා විසින් තවදුරටත් ප්‍රයත්නයන් දැරිය යුතුය. මාර්ග අවසරය ලබාගැනීම, මාර්ග අවසරය ලබාගැනීම හේතුවෙන් ඉඩමකට හෝ වංචල දේපළවලට සිදුවූ යම් අලාභහානියක් හා යම් ඉඩමක් හෝ වංචල දේපළ භුක්ති විඳීම විෂයයෙහි යම් පුද්ගලයෙකු හට සිදුවූ බාධාවක් වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවන අවස්ථාවකදී, බලපත්‍රලාභියා විසින් වන්දි තක්සේරු කරනු ලැබීම සඳහා වන්දි තක්සේරු කිරීමේ ක්‍රමවේදය පිළිබඳ පූර්ව අභ්‍යන්තර අනුමැතියක් ලබා ගැනීම හෝ වන්දි තක්සේරු කිරීමේ කමිටුවක් (අභ්‍යන්තර/බාහිර පාර්ශවයන්ගෙන් යුත්) පත්කර ගැනීම හෝ වන්දි ලබා දීමට අදාළ තොරතුරු තක්සේරු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කොට තක්සේරු වාර්තාවක් ලබා ගැනීම ආදී ක්‍රියා මාර්ග ගත යුතුය.<sup>1</sup> මෙම ප්‍රයත්නයන් ඉහත (අ) හි ප්‍රකාශිත දින විසි එකකට (21) පෙර කරනු ලබන නිවේදන කාලය අවසන් වී දින තිහක

<sup>1</sup> මාර්ග අවසරය ලබා ගැනීමේදී ගස්, අතු හෝ හෝග වගාවන් කපා දැමීමට හෝ ඒවා මුලිනුපුටා දැමීමට සිදුවන්නේ නම් ඒ වෙනුවෙන් වන්දි තීරණය කිරීමේදී, ගස්, අතු හෝ හෝග සඳහා දිවයිනටම බලපවත්නා පරිදි වාර්ෂිකව තක්සේරු ගාස්තු ඇතුළත් බලැත්කට අනුමැතියක් (Blanket approval) තක්සේරු දෙපාර්තමේන්තුවෙන් බලපත්‍රලාභියා විසින් ලබා ගනු ලැබිය හැකිය.

(30) කාලයක් තුළ සම්පූර්ණ කළ යුතු අතර, බලපත්‍රලාභියා විසින් මාර්ග අවසරය ලබාගැනීම සඳහා ගන්නා ලද ප්‍රයත්නයන් සනාථ කරනු පිණිස ඉදිරිපත් කිරීම සඳහා ඒවා ලේඛනගත කොට තබාගත යුතුය. බලපත්‍රලාභියාට පිළිගත හැකි නියමයන් සහ කොන්දේසිවලට යටත්ව අවශ්‍ය මාර්ග අවසරය ලබාගැනීමට හැකි අවස්ථාවකදී, පාර්ශ්වයන් විසින් (II වන පරිශීෂ්ටයෙහි දැක්වෙන ආකෘතියට අනුකූලව) ගිවිසුමකට ඇතුළත් විය යුතුය. අදාළ විදුලි මාර්ගයට අයත් අනුමත ආරක්ෂිත පරතරය සුරැකීම සඳහා, විදුලි රැහැන් මාර්ගයට බාධා වන පරිදි ගස්, අතු වර්ධනය නොවීමට වගබලා ගැනීමේ වගකීම ඉඩමේ අයිතිකරු/පදිංචිකරු වෙත පැවැරෙන කොන්දේසි ද මෙම ගිවිසුමට ඇතුළත් කළ හැකිය. 2016 අංක දරන විදුලිබල (ආරක්ෂාව, තත්ත්වය සහ අඛණ්ඩතාව පිළිබඳ) නියෝග පරිදි උඩ්ස් රැහැන් හා ගස් අතර පරතරය පහත පරිදි වේ.

I. අඩු වෝල්ටීයතා උඩ්ස් රැහැන්

	පරිවාරකවලින් වට වී නොමැති	පරිවාරකවලින් වට වී ඇති
සිරස් පරතරය	මීටර් 2.7 (අඩි 8.85)	මීටර් 0.15 (අඟල් 5.90)
තිරස් පරතරය	මීටර් 1.5 (අඩි 4.92)	මීටර් 0.15 (අඟල් 5.90)

II. මධ්‍යම වෝල්ටීයතා උඩ්ස් රැහැන්

1. කිලෝ වෝල්ට් 11 (11 kV)

සිරස් පරතරය	මීටර් 2.7 (අඩි 8.85)
තිරස් පරතරය	මීටර් 1.5 (අඩි 4.92)

2. කිලෝ වෝල්ට් 33 (33 kV)

සිරස් පරතරය	මීටර් 3.7 (අඩි 12.13)
තිරස් පරතරය	මීටර් 2.9 (අඩි 9.51)

III. අධි වෝල්ටීයතා උඩ්ස් රැහැන්

1. කිලෝ වෝල්ට් 132 (132 kV)

ආරක්ෂිතභාවයට බලපෑමක් සිදුනොවන බව බලපත්‍රලාභියා විසින් නිශ්චය කරනු ලබන අවස්ථාවකදී හැර යම් උඩ්ස් රැහැනක මධ්‍යයේ සිට උඩ්ස් රැහැනක දෙපස වූ මීටර් 13.5ක (අඩි 44.29) වපසරිය ඇතුළත ගස් වැවීම නොකළ යුතුය. ගස් වැවීම සඳහා බලපත්‍රලාභියා විසින් ඉඩදෙනු ලැබුවහොත් අංශක 45ක ආනතියකට යටත්ව පහත සඳහන් අවම පරතරයන් පවත්වාගත යුතුය.

- ඉනිමගක්/ ඉහළට නගින ආධාරකයක් තැබිය නොහැකි ගසක් නම් උඩිස් රැහැනේ සිට මීටර් 1.4ක් (අඩි 4.59); සහ
- ඉනිමගක්/ ඉහළට නගින ආධාරකයක් තැබිය හැකි ගසක් නම් උඩිස් රැහැනේ සිට මීටර් 3.6ක් (අඩි 11.81)

උඩිස් රැහැනක මධ්‍යයේ සිට මීටර් 13.5ක (අඩි 44.23) වපසරියෙන් පිටත පිහිටි උඩිස් රැහැන දෙපැත්තෙන්ම වූ යම් ගසක උස, රැහැන මධ්‍යයේ සිට එකී ගසට ඇති දුරට වඩා යටත් පිරිසෙයින් මීටර් 5ක් (අඩි 16.40) අඩු විය යුතුය.

## 2. කිලෝ වෝල්ට් 220 (220 kV)

ආරක්ෂිතභාවයට බලපෑමක් සිදුනොවන බව බලපත්‍රලාභියා විසින් නිශ්චය කරනු ලබන අවස්ථාවකදී හැර උඩිස් රැහැනෙහි මධ්‍යයේ සිට උඩිස් රැහැනෙහි දෙපැත්තේම මීටර් 17.5ක (අඩි 57.41) ප්‍රදේශය ඇතුළත, ගස් වැවිය නොහැකිය. ගස් වැවීම සඳහා බලපත්‍රලාභියා විසින් ඉඩදෙනු ලැබූ අවස්ථාවකදී අංශක 45ක ආනතියකට යටත්ව පහත සඳහන් අවම පරතරයන් තබාගත යුතු වේ.

- ඉනිමගක්/ ඉහළට නගින ආධාරකයක් තැබිය නොහැකි ගසක් නම් උඩිස් රැහැනේ සිට මීටර් 2.4ක් (අඩි 7.87); සහ
- ඉනිමගක්/ ඉහළට නගින ආධාරකයක් තැබිය හැකි ගසක් නම් උඩිස් රැහැනේ සිට මීටර් 4.6ක් (අඩි 15.09)

උඩිස් රැහැනෙහි මධ්‍යයේ සිට මීටර් 17.5ක් (අඩි 57.41) ඉක්මවා පිහිටි ප්‍රදේශයේ ගස්වල උස රැහැනෙහි මධ්‍යයේ සිට ගස දක්වා වූ පරතරයට වඩා යටත් පිරිසෙයින් මීටර් 5කින් (අඩි 16.40) අඩු විය යුතුය.

(ඇ) මාර්ග අවසරය සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් විසින් ගිවිසගත් නියමයන් හා කොන්දේසි හා අනුගතව විදුලි මාර්ගය ස්ථාපනය සිදු කෙරෙන බවට බලපත්‍රලාභියා විසින් සහතික විය යුතුය.

(ඉ) මාර්ග අවසරය ලබාගැනීමට දරනු ලැබූ සියළු සාධාරණ ප්‍රයත්නයන් අසාර්ථක වී ඇති අවස්ථාවක දී, බලපත්‍රලාභියා විසින් අදාළ විදුලි මාර්ගය සවි කිරීමට බලය ඉල්ලමින්, අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත (III වන පරිශිෂ්ටයෙහි දැක්වෙන ආකෘතියට අනුකූලව) අයදුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතුය. බලපත්‍රලාභියා විසින් එම අයදුම්පත්‍රය තුළ, මාර්ග අවසරය ලබා ගත යුතුව පවත්නා ඉඩම් හිමියා/යන් පිළිබඳ විස්තර ද සහිතව, මාර්ග අවසරය ලබාගැනීම සඳහා තමා විසින් ගන්නා ලද ප්‍රයත්නයන් සම්බන්ධ ලේඛන ගත සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.

(ඊ) බලපත්‍රලාභියා විසින් අයදුම්පතක් ඉදිරිපත් කළ විටදී, අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අදාළ ඉඩමේ අයිතිකරුට/අයිතිකරුවන්ට හෝ පදිංචිකරුට/පදිංචිකරුවන්ට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දීම සඳහා පරීක්ෂණයක් පැවැත්විය යුතුය. එම පරීක්ෂණයට අදාළ සියලු පාර්ශවයන් කැඳවීම සඳහා අවශ්‍ය වන යුක්ති සහගත සියලු ප්‍රයත්නයන් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් දැරිය යුතුය. විභාගය සඳහා සහභාගිවන ලෙස නිසි පරිදි දැනුම් දීමෙන් පසුව ද යම් පාර්ශවකරුවෙකු දැනුම් දීමකින් තොරව සහභාගි වී නොසිටියහොත්, සහභාගි වූ පාර්ශවකරුවා/වන් විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු මත

පදනම්ව ප්‍රාදේශීය ලේකම්වරයා හට තීරණයක් ගත හැක. බෙදාහැරීම් බලපත්‍රලාභියකු විසින් යම් පරිශ්‍රයක් වෙත නව විදුලි සැපයුම්ක් ලබා දීමට ඇති විටකදී, හැකි සෑම අවස්ථාවකදීම, ප්‍රවේශ මාර්ගයක් ඔස්සේ විදුලි මාර්ගයක් සවි කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සිය තීරණය ලබා දීමට කටයුතු කළ හැකිය. කෙසේ වුවද, යම් පාර්ශවකරුවෙකු විසින් විකල්ප මාර්ගයක් යෝජනා කරනු ලබන්නේ නම්, ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු හා බලපත්‍රලාභියා විසින් ඉදිරිපත් කරනු ලබන විදුලි මාර්ග ස්ථාපනයට අදාළ තාක්ෂණික අවශ්‍යතා මත පදනම්ව, විදුලි මාර්ග ස්ථාපනය කිරීමේ විකල්ප මාර්ගය සම්බන්ධ අවසන් තීරණය ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ගත යුතුය. ඒ අනුව, අයැදුම්පත ලැබීමෙන් සති හයක් (06) ඇතුළත අදාළ ඉඩමේ අයිතිකරුට හෝ පදිංචිකරුට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දීමට පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව, ප්‍රාදේශීය ලේකම් විසින්:

- අ. කොන්දේසි විරහිතව හෝ ඔහු හෝ ඇය විසින් සුදුසු යැයි සලකනු ලබන යම් පිරිවිතරයන්ට, කොන්දේසිවලට සහ නියමයන්ට යටත්ව විදුලි මාර්ගය සවි කිරීමට බලපත්‍රලාභියාට බලය දීම (අදාළ විදුලි මාර්ගයට අයත් අනුමත ආරක්ෂිත පරතරය සුරැකීම සඳහා, විදුලි රැහැන් මාර්ගයට බාධා වන පරිදි ගස්, අතු වර්ධනය නොවීමට වගබලා ගැනීමේ වගකීම ඉඩමේ අයිතිකරු/පදිංචිකරු වෙත පැවැරෙන කොන්දේසි ද ප්‍රාදේශීය ලේකම්ගේ තීරණයට ඇතුළත් කළ හැකිය.);
- ආ. විදුලි මාර්ගය සවිකිරීමෙන් බලපත්‍රලාභියා වැළැක්වීම; හෝ
- ඇ. බලපත්‍රලාභියාට සිය බලපත්‍රයෙන් බලය දෙන ලද කාර්යයන් කරගෙන යාමේ කාර්යය සඳහා මාර්ග අවසරය අත්කර ගැනීම අවශ්‍යතාවයන් බවට එළඹ ඇතැයි සැහීමකට පත්වන්නේ නම්, එයට අදාළ ඔහුගේ හෝ ඇයගේ නිර්දේශය (IV වන පරිශිෂ්ටයෙහි දැක්වෙන ආකෘතියට අනුකූලව) කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම; කළ යුතුය.

(උ) කෙසේවෙතත්, අදාළ ඉඩම වාසස්ථානයකින් ආවරණය වී තිබෙන හෝ ඒ ඉඩමෙහි වාසස්ථානයක් ඉදි කිරීම සඳහා අදාළ නීති යටතේ සැලසුම් අවසරය ප්‍රදානය කර ඇති අවස්ථාවකදී, ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මාර්ග අවසරයක් අත්කර ගැනීම සඳහා වන නිර්දේශයක් ඉදිරිපත් නොකළ යුතුය.

(ඌ) මාර්ග අවසරයක් අත් කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයකු වෙතින් නිර්දේශයක් ලැබුණු පසු සහ බලපත්‍රය යටතේ බලපත්‍රලාභියාට කරගෙන යාමට බලය දෙන ලද කාර්යයන් කරගෙන යාම පිණිස අදාළ ඉඩම මත, යටින් හෝ උඩින් විදුලි මාර්ගය සවි කිරීමට අවශ්‍යයැයි හෝ යොග්‍යයැයි සැහීමට පත්වීමෙන් පසු, කොමිෂන් සභාව විසින් එම අත්කර ගැනීම පිළිබඳව අමාත්‍යවරයා වෙත නිර්දේශය ඉදිරිපත් කළ යුතුය. ඉන්පසුව, ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් ඒ අත්කර ගැනීම අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබිය යුතු අතර ඉන්මතු මාර්ග අවසරය පොදු කටයුත්තක් සඳහා අවශ්‍ය වූවක් ලෙස සලකනු ලැබිය යුතු වන අතර එය ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ අත්කරගෙන බලපත්‍රලාභියාට පවරනු ලැබිය යුතුය. එම අත්කර ගැනීම වෙනුවෙන් ගෙවිය යුතු වූ යම් මුදලක් බලපත්‍රලාභියා විසින් ගෙවනු ලැබිය යුතුය.

(එ) අධිකරණයක නීතිමය ආරවුලක් පවත්නා ඉඩමක් මතින්, යටින් හෝ උඩින් විදුලි මාර්ගයක් සවි කළ යුතුව පවත්නා නව සම්බන්ධතාවයක් සඳහා අයැදුම්පතක් ලැබී ඇත්තේ නම්, නව සම්බන්ධතාවය අවශ්‍ය පුද්ගලයා විසින් එම විදුලි මාර්ගය සවි කරනු පිණිස ඒ සඳහා අධිකරණයේ අවසරය ඉල්ලා සිටිය හැක.

2.2 යම් ඉඩමක අයිතිකරුවකු විසින් එම ඉඩම මත, යටින් හෝ උඩින් දැනට සවි කොට පවත්නා විදුලි මාර්ගයක් ඉවත් කරගන්නා ලෙස ඉල්ලීමක් කිරීම

(1) බලපත්‍රලාභියා විසින් එම මාර්ගය ස්ථාපනය සඳහා අවශ්‍ය මාර්ග අවසරය ලබාගෙන ඇත්තේ නම්, පහත කාර්ය පටිපාටිය අනුගමනය කළ යුතුය:

අ. එම ඉඩම් හිමියා විසින් මාර්ග අවසරය ලබාදීම සම්බන්ධ පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කළ යුතුය;

ආ.

- i. නව ස්ථානය සම්බන්ධයෙන් ඉඩම් හිමියාගේ එකඟතාවය ලබාගැනීම හෝ,
- ii. විදුලි කණුව/මාර්ගය ස්ථානගත කිරීම සඳහා වෙනයම් පාර්ශ්වයකින් මාර්ග අවසරය ලබාගැනීම සඳහා බලපත්‍රලාභියා විසින් ස්ථානය පරීක්ෂා කළ යුතුය.

ඇ. (1) (සංශෝධිත) ශ්‍රී ලංකා විදුලිබල පනතේ 01 උපලේඛනයේ 3 අයිතමය ප්‍රකාර විදුලි කණුව/මාර්ගය ඉවත් කිරීම/විතැන් කිරීම සම්බන්ධ ක්‍රියාවලියේදී ඉඩම් හිමියාගෙන් හෝ වෙනයම් පාර්ශ්වයකින් යම් විරෝධතාවයක් පළවන්නේ නම්, බලපත්‍රලාභියා විසින් කරනු ලබන ඉල්ලීමක් මත ප්‍රාදේශීය ලේකම්වරයා විසින් බලය ලබාදීම සම්බන්ධ තීරණය ගත යුතුය. ප්‍රාදේශීය ලේකම්වරයා විසින් එම තීරණය ලබාදීමෙන් අනතුරුව,

1. අඩු වෝල්ටීයතා විදුලි රැහැන් මාර්ගයක් සඳහා ප්‍රාදේශීය ලේකම්වරයා විසින් එම තීරණය ලබා දුන් දින සිට වැඩකරන දින 07ක් ඇතුළත;
2. මධ්‍යම වෝල්ටීයතා විදුලි රැහැන් මාර්ගයක් සඳහා ප්‍රාදේශීය ලේකම්වරයා විසින් එම තීරණය ලබා දුන් දින සිට වැඩකරන දින 15ක් ඇතුළත;
3. මධ්‍යම වෝල්ටීයතා කුළුණු විදුලි රැහැන් මාර්ගයක් සඳහා ප්‍රාදේශීය ලේකම්වරයා විසින් එම තීරණය ලබා දුන් දින සිට වැඩකරන දින 30ක් ඇතුළත

බලපත්‍රලාභියා විසින් සවිස්තරාත්මක පිරිවැය ඇස්තමේන්තුව ලබා දිය යුතුය. බලපත්‍රලාභියා විසින්, එම ඉඩම් හිමියා ගෙවීම් සිදුකළ දින සිට වැඩකරන දින 14ක් ඇතුළත හෝ විදුලි අත්හිටුවීමක් සැලසුම් කර ඇති හෝ ලබා ගත හැකි ආසන්නතම දිනයේදී විදුලි කණුව/මාර්ගය ඉවත් කිරීම/විතැන් කිරීම කළ යුතුය.

ඇ.(2) යම් විරෝධතාවයක් නොලදහොත්, එවන් ඉල්ලීමක් ලැබීමෙන් අනතුරුව, බලපත්‍රලාභියා විසින්,

1. අඩු වෝල්ටීයතා විදුලි රැහැන් මාර්ගයක් සඳහා වැඩකරන දින 07ක් ඇතුළත;
2. මධ්‍යම වෝල්ටීයතා විදුලි රැහැන් මාර්ගයක් සඳහා වැඩකරන දින 15ක් ඇතුළත;
3. මධ්‍යම වෝල්ටීයතා කුළුණු විදුලි රැහැන් මාර්ගයක් සඳහා වැඩකරන දින 30ක් ඇතුළත

එම ඉඩම් හිමියා වෙත සවිස්තරාත්මක පිරිවැය ඇස්තමේන්තුවක් ලබාදී, එම ඉඩම් හිමියා විසින් ගාස්තු ගෙවන ලද දින සිට වැඩකරන දින 14ක් ඇතුළත හෝ විදුලි අත්හිටුවීමක් සැලසුම් කර ඇති හෝ ලබා ගත හැකි ආසන්නතම දිනයේදී විදුලි කණුව/මාර්ගය ඉවත් කිරීම/විතැන් කිරීම සිදුකළ යුතුය.

(2).1 එම මාර්ගය ස්ථාපනය පිණිස අවශ්‍ය මාර්ග අවසරය බලපත්‍රලාභියා විසින් ලබා නොමැති හෝ (විදුලිබල පනතේ I උපලේඛනයේ 3 අයිතමය යටතේ හෝ පාර්ශ්වකරුවන් අතර එකඟතාවය මත ලබාදුන්)

- (i) මාර්ග අවසරය තුළ නිශ්චිතව දක්වා ඇති කාල පරිච්ඡේදය ඉකුත් වීම හෝ;
- (ii) මාර්ග අවසරය තුළ අන්තර්ගත නියමයක් ප්‍රකාර කල් ඉකුත් වීම හෝ;
- (iii) මාර්ග අවසරය ලබාදීමෙන් අනතුරුව හිමිකාරිත්වයේ වෙනස් වීමක් හේතුකොට ඉඩම් හිමියා මත වූ වගකීම හෝ බැඳීම අවසන් වේ.

(2).2 උක්ත 2 (1) මගින් දක්වා ඇති අවස්ථාවක විදුලි රැහැන් මාර්ගයක් විතැන්/ඉවත් කිරීමට ඉල්ලීමක් ලැබීමෙන් අනතුරුව, බලපත්‍රලාභියා විසින්, (මාර්ගය අවසරය ලබාගැනීමට අවශ්‍ය වන අවස්ථාවකදී ඊට යටත්ව) එම මාර්ගය ඉවත් කිරීම සඳහා වැයවන පිරිවැය පියවා ගැනීම සඳහා ඉඩම් හිමියා වෙත ඇස්තමේන්තුවක් නිකුත් කළ හැකි අතර, එහිදී පහත සඳහන් කාර්ය පරිපාටිය අනුගමනය කළ යුතුය:

- (i) බලපත්‍රලාභියා විසින් ඉඩම් හිමියාගේ ඉඩමේ විදුලි මාර්ගයක්/කණුවක් ස්ථාපනය කිරීමට හෝ ස්ථාපනය කොට තැබීමට අවශ්‍ය මාර්ග අවසරය ඔහුගෙන්/ ඇයගෙන් ලබාගැනීම සඳහා අවශ්‍ය සියළු සාධාරණ ප්‍රයත්නයන් දැරිය යුතුය;
- (ii) මාර්ග අවසරය ලබාගැනීම සඳහා දරන ලද සියලු සාධාරණ ප්‍රයත්නයන් අසාර්ථක වුවහොත්, විදුලි මාර්ගය/කණුව ස්ථාපනය කර තැබීම සඳහා අවශ්‍ය අධිකාරිය ඉල්ලා සිටීමින් බලපත්‍රලාභියා විසින් අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත අයැදුම්පතක් යොමු කළ යුතුය (උපග්‍රන්ථය III). එහිදී මාර්ග අවසරය ලබාගැනීම සඳහා දරන ලද ප්‍රයත්නයන් ද බලපත්‍රලාභියා විසින් නිශ්චිතව දැක්විය යුතුය;
- (iii) බලපත්‍රලාභියා විසින් ඉහත (2).2 (ii) යටතේ අයැදුම්පතක් යොමු කළ විටදී, අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සියලු ඉඩම් හිමියන් හට කරුණු දැක්වීමට අවස්ථාව සලසමින් විභාගයක් පවත්විය යුතු අතර, එම විභාගය සඳහා සියලු පාර්ශ්වයන් කැඳවීම සඳහා ඔහු විසින් හැකි සියලු ප්‍රයත්නයන් දැරිය යුතුය. යම් පාර්ශ්වකරුවෙක් නොකඩවා එම විභාගයට පැමිණීමෙන් වැළකී සිටින විටෙකදී, සහභාගිවූ පාර්ශ්වකරු/ කරුවන් විසින් ඉදිරිපත් කළ කරුණු මත ප්‍රාදේශීය ලේකම්වරයා විසින් තීරණයක් ගත හැක. ඒ අනුව, අයැදුම්පත ලැබීමෙන් සති හයක් (06) ඇතුළත හා ඉඩමේ අයිතිකරු වෙත කරුණු දැක්වීමට අවස්ථාවක් ලබාදීම සඳහා පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව, ප්‍රාදේශීය ලේකම්වරයා විසින්:

1. කොන්දේසි විරහිතව හෝ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සුදුසු යයි සලකනු ලබන නියමයන්, කොන්දේසි හා පැනවීම්වලට යටත්ව, විදුලි මාර්ගය ස්ථාපනය කොට තැබීමට බලපත්‍රලාභියා වෙත බලය පැවරිය හැක;
2. බලපත්‍රලාභියා විසින් විදුලි මාර්ගය සවි කර තැබීම තහනම් කළ හැක; හෝ
3. එම විදුලි මාර්ගය හෝ කණුව ඉවත් කරන ලෙස හෝ විතැන් කරන ලෙස බලපත්‍රලාභියා හට නිර්දේශ කළ හැක

(iii) එම විදුලි මාර්ගය හෝ කණුව ඉවත් කිරීම හෝ විතැන් කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අවශ්‍ය බලය ලබාදෙන්නේ නම්, එසේ ලබාදුන් බලය හා අනුගතව බලපත්‍රලාභියා විසින් කටයුතු කළ යුතුය.<sup>2</sup>

(3) යම් අධිකරණයක විභාග වෙමින් පවත්නා නඩු හඬයක් පවත්නා ඉඩමක් මතින්, යටින් හෝ ඉහළින් දැනටමත් ස්ථාපනය කොට ඇති විදුලි මාර්ගයක් ඉවත් කිරීම/විතැන් කිරීම සඳහා අයදුම්පතක් ඉදිරිපත්ව ඇත්තේ නම් එසේ ඉවත් කිරීම/විතැන් කිරීම අවශ්‍ය කරන්නාවූ පුද්ගලයා හට එම මාර්ගය ඉවත්කිරීම/විතැන්කිරීම සඳහා අධිකරණයේ අවසරය ඉල්ලා සිටිය හැක.

(4) බලපත්‍රලාභියාට සිය බලපත්‍රයෙන් බලය දෙන ලද කාර්යයන් කරගෙන යාමේ කාර්යය සඳහා මාර්ග අවසරය අත්කර ගැනීම අවශ්‍යතාවයක් බවට එළඹ ඇතැයි සැනීමකට පත්වන අවස්ථාවක දී එයට අදාළ ඔහුගේ හෝ ඇයගේ නිර්දේශය (IV වන පරිශිෂ්ටයෙහි දැක්වෙන ආකෘතියට අනුකූලව) කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම; කළ යුතුය.

(5) මාර්ග අවසරයක් අත් කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයකු වෙතින් නිර්දේශයක් ලැබුණු පසු සහ බලපත්‍රය යටතේ බලපත්‍රලාභියාට කරගෙන යාමට බලය දෙන ලද කාර්යයන් කරගෙන යාම පිණිස අදාළ ඉඩම මත, යටින් හෝ උඩින් විදුලි මාර්ගය සවි කිරීමට අවශ්‍යයැයි හෝ යෝග්‍ය යැයි සැනීමට පත්වීමෙන් පසු, කොමිෂන් සභාව විසින් එම අත්කර ගැනීම පිළිබඳව අමාත්‍යවරයා වෙත නිර්දේශය ඉදිරිපත් කළ යුතුය. ඉන්පසුව, ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් ඒ අත්කර ගැනීම අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබිය යුතු අතර ඉන්මතු මාර්ග අවසරය පොදු කටයුත්තක් සඳහා අවශ්‍ය වූවක් ලෙස සලකනු ලැබිය යුතු වන අතර එය ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ අත්කරගෙන බලපත්‍රලාභියාට පවරනු ලැබිය යුතුය. එම අත්කර ගැනීම වෙනුවෙන් ගෙවිය යුතු වූ යම් මුදලක් බලපත්‍රලාභියා විසින් ගෙවනු ලැබිය යුතුය.

(6) විදුලි රැහැන් මාර්ගයක් විතැන්/ඉවත් කිරීමට ඉඩම් අයිතිකරුවකු හෝ පදිංචිකරුවකු විසින් දැන්වීමක් ලබා දීමෙන් මාස තුන (3) ක කාලපරිච්ඡේදයක් ඇතුළත, බලපත්‍රලාභියා විසින්:

- (i) විදුලි මාර්ගය/කණුව ස්ථාපනය කර තැබීම සඳහා අවශ්‍ය අධිකාරිය ඉල්ලා සිටිමින් බලපත්‍රලාභියා විසින් අදාළ ප්‍රාදේශීය ලේකම් වෙත අයදුම්පත්‍රයක් ඉදිරිපත් කිරීමට අසමත් වන අවස්ථාවක;
  - (ii) විදුලි මාර්ගය/කණුව ස්ථාපනය කර තැබීම සඳහා අවශ්‍ය අධිකාරිය ඉල්ලා සිටිමින් බලපත්‍රලාභියා විසින් අදාළ ප්‍රාදේශීය ලේකම් වෙත අයදුම්පත්‍රයක් ඉදිරිපත් කොට තිබුණ ද, ප්‍රාදේශීය ලේකම් විසින් එම අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප කර ඇති අවස්ථාවක; හෝ
  - (iii) විදුලිබල පනතේ I වන උපලේඛනයේ 7 වන අයිතමය යටතේ ඉඩම අනිවාර්යයෙන් මිලදී ගැනීමට බලය ලැබෙන පරිදි වූ නියෝගයක් ලබාගැනීමට අසමත්වන අවස්ථාවක;
- බලපත්‍රලාභියා විසින් කාල සීමාව අවසානයේ දී, නැතහොත් ඉහත (ii) අනුච්ඡේදයේ පරිදි ප්‍රාදේශීය ලේකම්ගේ තීරණයේ දිනයේ සිට මාසයක කාල සීමාවක් අවසානයේ දී හෝ ප්‍රාදේශීය ලේකම් විසින් නිශ්චිතව දක්වනු ලබන ඊට වඩා දීර්ඝ කාල සීමාවක් අවසානයේ දී, දැන්වීමට අනුකූලව විදුලි මාර්ගය ඉවත් කර ගත යුතුය.

<sup>2</sup>බලපත්‍රලාභියාට විදුලි කණුවක්/මාර්ගයක් ඉවත් කිරීමේදී/විතැන් කිරීමේදී වන පිරිවැය වරකට රුපියල් පන් ලක්ෂයක් (රු. 500,000/=) වූ උපරිමයක් දක්වා පමණක් ප්‍රතිපූරණය කරගැනීමේ පදනම මත විදුලි අයකුමයෙහි OPEX/CAPEX වැඩසටහන මගින් පියවා ගැනීම සඳහා බලපත්‍රලාභියා විසින් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ හැක.

### 3 වන කොටස – ගස් හෝ අතු කපා බීම හෙලීම සම්බන්ධ මාර්ගෝපදේශ

(මෙම කොටස තුළ: ‘ගස්’ යන්නට, යම් පදුරක් ඇතුළත් වන අතර ‘කපා බීම හෙලීම’ සහ ‘අතු පැහීම’ යන්නෙහි අර්ථ ඒ අනුව තේරුම් ගත යුතුය; ‘ඉඩම’ යන්නෙන් ගස වැඩෙමින් පවතින්නා වූ ඉඩම අදහස් වේ.)

3.1 සවි කර ඇති හෝ සවි කරමින් පවතින හෝ සවි කිරීමට නියමිත, යම් විදුලි රැහැනක හෝ විදුලි පිරිසතක: සවිකිරීම, නඩත්තු කිරීම හෝ ඒවායේ ක්‍රියාකාරිත්වයට අවහිරවන හෝ බාධාවන පරිදි; හෝ මහජනතාවට අනතුරු ඇති කරන ප්‍රභවයක් සෑදෙන පරිදි, ඉතා සම්පව යම් ගසක් පවතින හෝ මතු පැවතිය හැකි අවස්ථාවක දී, මාර්ග අවසරය ප්‍රදානය කිරීමේදී පැමිණි කොන්දේසි/නියමයන් යටතේ අදාළ විදුලි මාර්ගයට අයත් අනුමත ආරක්ෂිත පරතරය සුරැකීම සඳහා, විදුලි රැහැන් මාර්ගයට බාධා වන පරිදි ගස්, අතු වර්ධනය නොවීමට වගබලා ගැනීමේ වගකීම ඉඩමේ අයිතිකරු/පදිංචිකරු වෙත පවරා අත්නම් මිස එසේ පවරා නොමැත්තේ නම්, එම ගස කපා දැමීමට, එහි අතු හෝ මුල් කපා දැමීමට නියම කරමින් වූ දැන්වීමක් (V වන පරිශිෂ්ටයෙහි දැක්වෙන ආකෘතියට අනුකූලව) බලපත්‍රලාභියා විසින් ඉඩමේ පදිංචිකරුට දිය යුතුය. ගස් හෙලීමේ (පාලන) පනත යටතේ බලපත්‍රයක් ලබාගෙන කපා බීම හෙලිය යුතු ගස්/අතු කැපීමට සිදු වන අවස්ථාවකදී, බලපත්‍රලාභියා විසින් ඉඩමේ අයිතිකරුගෙන් මාර්ග අවසරය ලබා ගැනීමට අමතරව එම ගස්/අතු කැපීම සඳහා නිකුත් කෙරෙන බලපත්‍රයට අනුමැතිය අදාළ බලධාරියා වෙතින් (ප්‍රාදේශීය ලේකම්/දිස්ත්‍රික් ලේකම්/කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් වෙතින්) ලබාගත යුතුය.

3.2 ඉඩමේ පදිංචිකරු එහි අයිතිකරු ද නොවන අවස්ථාවකදී, ඉහත 3.1 පරිච්ඡේදය යටතේ ලබා දෙන ලද යම් දැන්වීමක පිටපතක් ඉඩමේ අයිතිකරුට ද ලැබෙන බවට බලපත්‍රලාභියා විසින් වගබලාගත යුතුය. එසේ ලබා දෙන දැන්වීම ඉඩමේ පදිංචිකරු වෙත (සහ පදිංචිකරු එහි අයිතිකරු ද නොවන අවස්ථාවක එහි පිටපතක් ඉඩමේ අයිතිකරු වෙත) ලැබුණු බවට බලපත්‍රලාභියා විසින් සහතික කර ගත යුතුය.

3.3 එසේ දැන්වීමක් ලබා දුන් දින සිට වැඩකරන දින හත (7) ක් ඇතුළත:

- (අ) ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු විසින් දැන්වීමේ අඩංගු නියමයන් පිළිපදින ලද අවස්ථාවක දී, ඒ සඳහා සාධාරණ ලෙස දරන ලද වියදම් බලපත්‍රලාභියා විසින් 4.1 ප්‍රකාර ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු වෙත ගෙවිය යුතුය.
- (ආ) ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු විසින් දැන්වීමේ අඩංගු නියමයන් පිළිපැද නොමැති අවස්ථාවකදී සහ ඉඩමේ අයිතිකරු සහ පදිංචිකරු යන දෙදෙනාම විසින් (ඉහත 3.1 පරිච්ඡේදය යටතේ) බලපත්‍රලාභියා විසින් ලබා දී ඇති දැන්වීමට විරෝධය ප්‍රකාශ කරමින් ප්‍රති-දැන්වීමක් ලබා දී නොමැති අවස්ථාවකදී; ඉහත 3.1 පරිච්ඡේදයේ සඳහන් කරන ලද බලපෑම් වළක්වාලීම සඳහා බලපත්‍රලාභියා විසින් අදාළ ගස කපා දැමීමට, එහි අතු කපා දැමීමට හෝ එහි මුල් කපා දැමීමට සැලැස්විය යුතුය.
- (ඇ) ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු විසින් දැන්වීමේ අඩංගු නියමයන් පිළිපැද නොමැති අවස්ථාවක දී සහ ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු විසින් බලපත්‍රලාභියා විසින් ලබා දී ඇති දැන්වීමට විරෝධය ප්‍රකාශ කරමින් ප්‍රති-දැන්වීමක් ලබා දී ඇති අවස්ථාවක දී; කාරණය (VI වන පරිශිෂ්ටයෙහි දැක්වෙන ආකෘතියට අනුකූලව) බලපත්‍රලාභියා විසින් අදාළ ප්‍රාදේශීය ලෙකම් වෙත යොමු කළ යුතුය.

3.4 ඉහත 3.3 (ඇ) අනුච්ඡේදය යටතේ යම් කාරණයක් ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කිරීමෙන් පසු, කරුණු විමසා බැලීම පිණිස පාර්ශවකරුවන්ට සවන් දෙනු ලැබීමේ අවස්ථාවක් ලබා දීමෙන් පසුව, ඒ සම්බන්ධයෙන් අවස්ථානුකූල කරුණු අනුව යුක්ති සහගත යයි ප්‍රාදේශීය ලේකම් විසින් කල්පනා කරන නියමයක් කරනු ලැබිය හැකිය. එම නියමය මඟින්:



- (අ) ප්‍රති-දැන්වීමක් ලබා දුන් යම් තැනැත්තකු දැනුවත් කිරීමෙන් පසු, අදාළ ගස කපා දැමීමට, එහි අතු කපා දැමීමට හෝ එහි මුල් කපා දැමීමට බලපත්‍රලාභියා හට ඉඩ දීම; සහ
- (ආ) 4.1 ප්‍රකාර ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු විසින් බලපත්‍රලාභියාට ගෙවිය යුතු වියදම් (කිසිවක් වේ නම්) කවරේද යන්න නිශ්චය කිරීම, සිදු කළ හැකිය.

3.5 ඉහත 3.3 (ආ) අනුඡේදයට අනුව හෝ 3.4 පරිච්ඡේදය යටතේ කරනු ලැබූ නියමයකට අනුව, කටයුතු කරන අවස්ථාවක දී, බලපත්‍රලාභියා විසින්:

- (අ) අනෙකුත් ගස්වලට, වැටවලට, බඩවැට්ටිවලට සහ වැඩෙන ඵලදාවට අවම හානියක් සිදු වන පරිදි සහ යහපත් වෘක්ෂ හෝ ලදු වගා ප්‍රතිපත්තීන්ට අනුව හා බලපත්‍රලාභියාගේ නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ ගස් කපා දැමීමට, ඒවායේ අතු හෝ මුල් කපා දැමීමට සැලැස්විය යුතුය;
- (ආ) එසේ කපා දමන ලද ගස්, ඒවායේ අතු හෝ මුල් ඉඩම් අයිතිකරුගේ හෝ පදිංචිකරුගේ සත්කයේ තබා ගැනීමට දැනුම් දෙන්නේ නම් මිස, ඉඩම් අයිතිකරුගේ හෝ පදිංචිකරුගේ නිර්දේශයන්ට අනුකූලව ඉවත් කිරීමට සැලැස්විය යුතුය;
- (ඇ) පොදු මාර්ගවල පිහිටි විදුලි රැහැන් මාර්ගයන්හි අනුමත ආරක්ෂිත පරතරය සුරැකෙන පරිදි බලපත්‍රලාභියා විසින් කපා දමන ගස් හෝ ඒවායේ අතු හෝ මුල් ඉවත් කළ යුතුය.
- (ඈ) ඉඩමට සිදු වූ යම් හානියක් සපුරාලිය යුතුය.

## 4 වන කොටස - මාර්ග අවසරය සහ ගස් හෝ අතු කපා බීම හෙළීම වෙනුවෙන් වන්දි මුදල් තීරණය කිරීම හා වන්දි ගෙවීම සම්බන්ධ මාර්ගෝපදේශ

විදුලිබල පනතේ I වන උපලේඛනයේ 3 වන අයිතමය යටතේ බලපත්‍රලාභියකුට මාර්ග අවසරයක් (ප්‍රාදේශීය ලේකම්වරයෙක් විසින් දෙන ලද බලය මත හෝ ඉඩම් අත් කර ගැනීමේ පනත යටතේ අත්පත් කරගැනීම මත) ප්‍රදානය කෙරෙන අවස්ථාවක දී, ඉඩමේ අයිතිකරු හට ප්‍රාදේශීය ලේකම් විසින් තීරණය කරනු ලැබිය හැකි වන්දියක් බලපත්‍රලාභියා වෙතින් අයකර ගනු ලැබිය හැක.

(මෙහි මින්මතු “විදුලිබල පනත” යනුවෙන් හඳුන්වනු ලබන) 2013 අංක 31 දරන පනත මගින් සංශෝධිත 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 1 උපලේඛනයේ 4 අයිතමය යටතේ වූ කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා කොමිෂන් සභාව විසින් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පවරා ඇති බලතල ප්‍රකාර, ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සිය අභිමතය පරිදි හෝ බලපෑමට ලක්වූ පුද්ගලයෙකුගේ අයැදුම්පතකට අනුව, බලපත්‍රලාභියා යම් පුද්ගලයෙකු වෙත යම් වන්දි මුදලක් ගෙවිය යුතුව පවත්වනද යන්න තීරණය කිරීම සඳහා පරීක්ෂණයක් පවත්වා පහත කරුණු මත ගෙවිය යුතු වන්දි මුදල තීරණය කළ හැක:

01. මාර්ග අවසරය ප්‍රදානය කිරීම,
02. ඉඩමට හෝ වංචල දේපළවලට සිදු වූ යම් අලාභහානි - (බලපත්‍රලාභියකු විසින් මාර්ග අවසරයකින් පවරන ලද යම් අයිතියක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් යම් ඉඩමකට හෝ වංචල දේපලකට යම් හානියක් සිදුවන අවස්ථාවක, එම ඉඩම හෝ වංචල දේපළ කෙරෙහි සම්බන්ධතාව ඇති යම් තැනැත්තකු විසින් එම අලාභහානිය සම්බන්ධයෙන් බලපත්‍රලාභියාගෙන් සාධාරණ වන්දි මුදලක් අය කර ගනු ලැබිය හැකිය)
03. යම් පුද්ගලයෙකුගේ යම් ඉඩමක් හෝ වංචල දේපළක් භුක්ති විඳීමේ දී ඇති වූ බාධා කිරීමක් - (බලපත්‍රලාභියකු විසින් මාර්ග අවසරයකින් පවරන ලද යම් අයිතියක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් යම් තැනැත්තෙකු හට යම් ඉඩමක් හෝ වංචල දේපළක් භුක්ති විඳීමේ දී බාධා කිරීමක් සිදු වූ අවස්ථාවක, ඒ බාධා වීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් විසින් තීරණය කරනු ලැබිය හැකි යම් වන්දි මුදලක් ඔහුට හෝ ඇයට බලපත්‍රලාභියාගෙන් අය කර ගත හැකිය)

2013 අංක 31 දරන පනතින් සංශෝධිත 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 1 උපලේඛනයේ 6 අයිතමය යටතේ එන කාර්යයන් ඉටු කිරීම සඳහා කොමිෂන් සභාව විසින් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත පවරා දෙන ලද බලතල ප්‍රකාර, සියලු පාර්ශවයන්ට සවන් දෙනු ලැබීමේ අවස්ථාවක් දීමෙන් අනතුරුව, බලපත්‍රලාභියා විසින් නිකුත් කරන ලද දැන්වීමේ නියමයන් අනුව හා එයට අනුකූලව ගස් හෝ ගස් අතු කපා බීම හෙළීම හෝ එහි මුල් කපා දැමීම සඳහා ඉඩමේ පදිංචිකරු විසින් දරන ලද යම් සාධාරණ වියදම් ගෙවා දැමීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සාධාරණ යැයි සලකනු ලබන යම් මුදලක් ගෙවන ලෙස බලපත්‍රලාභියා වෙත නියෝග කළ හැකි අතර, ගස් හෝ ගස් අතු කපා බීම හෙළීම හෝ එහි මුල් කපා දැමීම සම්බන්ධයෙන් ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු විසින් බලපත්‍රලාභියා වෙත ගෙවිය යුතුව පවත්නා වියදම් (කිසිවක් වේ නම්) කවරේද යන්න ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නිශ්චය කිරීම කරනු ලැබිය හැක.

#### 4.1 වන්දි තක්සේරු කිරීම

මාර්ග අවසරය ලබාදීම, ඉඩමකට හෝ යම් වංචල දේපළවලට සිදුවූ යම් අලාභ හානියක් සහ යම් ඉඩමක් හෝ වංචල දේපළ භුක්ති විඳීම විෂයයෙහි යම් පුද්ගලයෙකු හට සිදු කෙරුණු යම් බාධාවක් සම්බන්ධ වන්දි, “පරවශතාවයේ වෙළඳපල වටිනාකම” මත පදනම්ව හෝ අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කොට තක්සේරු කළ හැක.

බලපත්‍රලාභියා විසින් නිකුත් කරනු ලබන දැන්වීම ප්‍රකාර හෝ එයට අනුගතව ගසක් කපා බීම හෙළීම හෝ එහි මුල් කපා දැමීම සඳහා ඉඩමේ පදිංචිකරු විසින් දරන ලද සාධාරණ වියදම් හෝ ගස් හෝ ගස් අතු කපා බීම හෙළීම හෝ එහි මුල් කපා දැමීම සම්බන්ධයෙන් ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු විසින් බලපත්‍රලාභියා වෙත ගෙවිය යුතුව පවත්නා වියදම් (කිසිවක් වේ නම්) ගෙවීම වාණිජ වටිනාකම මත හෝ අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කොට තීරණය කළ හැක.

#### 4.2 වන්දි තක්සේරු කිරීමේ කමිටුව

ප්‍රාදේශීය ලේකම්වරයා හට,

- බලපත්‍රලාභියෙකු විසින් යම් පුද්ගලයෙකු වෙත යම් වන්දි ගෙවිය යුතුව පවත්නේද යන්න තීරණය කිරීම සඳහා කරුණු විභාග කර බැලීම
- වන්දියේ ප්‍රමාණය තීරණය කිරීම
- බලපත්‍රලාභියා විසින් නිකුත් කරන ලද නිවේදනය හා අනුගතව ගසක් හෝ ගස්වල අතු කපා බීම හෙළීම හෝ එහි මුල් කපා දැමීම වෙනුවෙන් ඉඩමේ පදිංචිකරු විසින් දරන ලද සාධාරණ වියදම් ගෙවීම සම්බන්ධයෙන් බලපත්‍රලාභියා වෙත දැනුම්දීමට පෙර සියලු පාර්ශ්වයන් වෙත සිය කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් ලබාදීම හා
- හිමිකරු හෝ පදිංචිකරු විසින් බලපත්‍රලාභියා වෙත ගෙවිය යුතුව පවත්නා යම් වියදමක් සම්බන්ධව පැණ නැගුණු යම් ප්‍රශ්නයක් පිළිබඳ තීරණය කිරීම සඳහා බලය ඇත.

ඉහත කී බලතල ප්‍රකාර, වන්දි සම්බන්ධව අවශ්‍ය තොරතුරු රැස්කර ගැනීමෙන් අනතුරුව, බෙදාහැරීම් විදුලි මාර්ග සහ නව විදුලි සේවා සැපයුම් සම්බන්ධතා සඳහා වන වන්දි තීරණය කිරීම පහසු කිරීමට ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සිය සභාපතිත්වයෙන් යුත් “වන්දි කමිටුවක්” පත් කිරීම හෝ අදාළ කරුණ පිළිබඳව තමා විසින්ම තීරණය කිරීම සිදු කළ හැක. එහෙත් සම්ප්‍රේෂණ විදුලි මාර්ග ඉදිකිරීම සඳහා වන වන්දි ගෙවීම වෙනුවෙන් මාර්ග අවසරයට අදාළ වන්දි නිර්ණය කරනු පිණිස ප්‍රාදේශීය ලේකම්වරයා “වන්දි කමිටුවක්” පත් කළ යුතුය.

##### 4.2.1 කමිටුවේ සංයුතිය

පහත සඳහන් පාර්ශ්වයන්ගෙන් සමන්විත වන්දි කමිටුවක් පත් කර ගත හැකිය.

- අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම් (සභාපති)
- ප්‍රධාන තක්සේරුකරු/දිස්ත්‍රික් තක්සේරුකරු හෝ ඔහු/ඇය විසින් නම් කළ අයෙකු
- බලපත්‍රලාභියාගේ බලයලත් නියෝජිතවරයෙක්

- (අදාළ වන්නේ නම්) හෝග වගාවන්ට හෝ ගස්වලට සිදුව ඇති අලාභහානි තක්සේරු කිරීම පිණිස විද්වත් සාමාජිකයෙකු/සාමාජිකයන්

යන අයගෙන් සමන්විත කමිටුවක් මගින් ගෙවිය යුතු වන වන්දි පිළිබඳ තීරණය කළ හැක.

කමිටුව විසින් බලපෑමට ලක්වූ පුද්ගලයා/යන්ගෙන් අපේක්ෂිත වන්දිය ද ඇතුළත් අදාළ තොරතුරු ලිඛිතව ලබාගත යුතුය. අවශ්‍ය වන්නේ නම්, බලපෑමට ලක්වූ පුද්ගලයා/පුද්ගලයන් වෙත කරුණු දැක්වීමට අවස්ථාවක් ද ලබාදිය හැක.

කමිටුවේ සෙසු සාමාජිකයන් ද විමසමින් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් තක්සේරුකරණය හා වන්දි ගෙවීම සම්බන්ධ අවසන් තීරණය ගනු ඇත. සිය තීරණය හෝ තීන්දුව ලබාදීමට පාදක වූ හේතු ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පැහැදිලි ලෙස සටහන් කළ යුතුය. ප්‍රාදේශීය ලේකම්වරයා විසින් රැස්වීම්, කරුණු සලකා බැලීම් හා තීරණයන් පිළිබඳ වාර්තා තබාගත යුතුය. අවසන් රැස්වීම අවසන් වූ දිනයේ සිට සති දෙකක් ඇතුළත වන්දි ලබාදීම පිළිබඳ තීරණය බලපත්‍රලාභියා හා බලපෑමට ලක්වූ පාර්ශ්වය/පාර්ශ්වයන් වෙත ලිඛිතව දැනුම්දිය යුතුය. ප්‍රාදේශීය ලේකම්වරයාගේ තීරණය අනුව සකස් කරනු ලබන වන්දි තක්සේරු ඇස්තමේන්තුව ප්‍රාදේශීය ලේකම්වරයාටද පිටපතක් සහිතව බලපත්‍රලාභියා විසින් ඉඩම් හිමිකරු වෙත නිකුත් කළ යුතුය.

ප්‍රාදේශීය ලේකම්වරයාගේ තීරණයෙන් දින විසි අටක් ඇතුළත අදාළ පාර්ශ්වය (බලපත්‍රලාභියා හෝ ඉඩම් හිමිකරු) විසින් බලපෑමට ලක්වූ පාර්ශ්වය/න් වෙත වන්දි ගෙවීම් කළ යුතුය (වන්දි ගෙවීම් පිළිබඳ පිටපතක් ප්‍රාදේශීය ලේකම්වරයාට දිය යුතුය). වන්දි ගෙවීමේදී, අයිතිකරු කවරෙක්දැයි නොදන්නා විට හෝ ඉඩමේ අයිතිය ආරාචුලකට යටත්ව තිබෙන විට බලපත්‍රලාභියා විසින් 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ I වන උප ලේඛනයේ 4 අයිතමයේ (7) වන ඡේදය ප්‍රකාර කටයුතු කළ යුතු වේ.

### 4.3 වන්දි තීරණය සම්බන්ධයෙන් අභියාචනා කිරීම

ප්‍රාදේශීය ලේකම්වරයා විසින් තීරණය කරන ලද වන්දි තක්සේරුව පිළිබඳ අතෘප්තියට හෝ එමගින් පීඩාවට පත් යම් අයෙකු වේ නම් එම පුද්ගලයා හට කොමිෂන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැක. එවන් අභියාචනයක් ලද පසුව, කොමිෂන් සභාව විසින් වන්දි මුදල තීරණය කිරීමෙහි ලා අනුගමනය කරන ලද කාර්ය පටිපාටිය සමාලෝචනය කොට, එහි මෙම මාර්ගෝපදේශය හා විදුලිබල පනත හා අනුගතව ක්‍රියාත්මක වීම විෂයයෙහි යම් දෝෂයක් පවත්නේ නම්, අභියාචනය සමාලෝචනය කොට, කොමිෂන් සභාව විසින් අභියාචනය ප්‍රතික්ෂේප කිරීම හෝ අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත සිය තීරණය තවදුරටත් සමාලෝචනය කරනු පිණිස කොමිෂන් සභාවේ යම් නිරීක්ෂණ පවත්නේ නම් එම නිරීක්ෂණ ද සහිතව නැවත යොමු කිරීම සිදුකළ හැක.

පීඩාවට පත්වූ පාර්ශ්වය විසින් නිසි අධිකරණ බලය සහිත අධිකරණයක නඩු පැවරීමක් සිදු කරන්නේ නම් විනා, වන්දි මුදල තීරණය කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයාගේ තීරණය අවසානාත්මක වනු ඇත.

## 5 වන කොටස – ඉඩමකට හෝ පරිශ්‍රයකට ඇතුළුවීම

- 5.1 පහත සඳහන් කාරණා සම්බන්ධයෙන් බලපත්‍රලාභියකුගේ බලයලත් නිලධාරියෙකුට යම් ඉඩමකට හෝ පරිශ්‍රයකට ඇතුළුවිය හැකිය:
- (අ) දැනටමත් නීත්‍යානුකූල ලෙස සවි කොට ඇති විදුලි මාර්ගයක් හෝ විදුලි පිරියතක් වෙනුවට හෝ ඊට අමතරව නව විදුලි මාර්ගයක් හෝ නව විදුලි පිරියතක් සවි කිරීමට; හෝ
  - (ආ) එසේ පවත්නා විදුලි මාර්ගයක හෝ විදුලි පිරියතක යම් අළුත්වැඩියා කිරීමක් හෝ වෙනස් කිරීමක් සඳහා
- 5.2 කෙසේවෙතත්, පහත කරුණු සපුරා ඇති අවස්ථාවකදී හැර, ඉහත 5.1 යටතේ සඳහන් කාරණා සඳහා බලපත්‍රලාභියකුගේ බලයලත් නිලධාරියෙකු විසින් යම් ඉඩමකට හෝ පරිශ්‍රයකට ඇතුළු නොවිය යුතුය:
- (අ) ඉඩම හෝ පරිශ්‍රය තුළ සිදු කිරීමට අදහස් කෙරෙන කාර්යයන්ගේ ස්වභාවය හා ප්‍රමාණය හැකිතාක් දුරට සම්පූර්ණයෙන් සහ නිවැරදිව සඳහන් කරමින් අපේක්ෂිත පිවිසීම පිළිබඳව (VII වන පරිච්ඡේදයෙහි දැක්වෙන ආකෘතියට අනුකූලව) දින තුන (3) ක පූර්ව දැනුම්දීමක් ලබා දී තිබීම;
  - (ආ) අවශ්‍යතාවයක් ඇතිවුවහොත්, බලයලත් නිලධාරියා විසින් ඔහුගේ හෝ ඇයගේ බලතල පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කළ යුතුය; සහ
  - (ඇ) තම පිවිසීම ප්‍රකාරව සිදු විය හැකි යම් අවහිරතාවයක්, බාධාවක් හෝ අලාභානියක් සඳහා ඉඩමේ අයිතිකරුට හෝ පදිංචිකරුට සාධාරණ වන්දි මුදලක් ගෙවිය යුතුය.
- 5.3 ඉහත 5.2 (අ) අනුපරිච්ඡේදයෙහි සඳහන් වන දැන්වීම:
- (අ) ඉඩමේ පදිංචිව ඇත්නම්, එහි පදිංචිකරුට දිය යුතුය;
  - (ආ) ඉඩමේ පදිංචිව නැත්නම් සහ ඉඩම අයිතිකරුගේ නම හා ලිපිනය දන්නේ නම්, හෝ සාධාරණ උත්සාහයකින් දැනගතහැකි නම්, ඔහුට හෝ ඇයට දිය යුතුය;
  - (ඇ) ඉඩමේ පදිංචිව නැත්නම් සහ ඉඩම අයිතිකරුගේ නම හා ලිපිනය සාධාරණ උත්සාහයකින් දැනගත නොහැකි නම්, ඉඩමේ පැහැදිලිව පෙනෙන ස්ථානයක ප්‍රදර්ශනය කළ යුතුය;
  - (ඈ) ඉඩම යම් පොදු කටයුත්තක් සඳහා භාවිතා කෙරෙන හෝ ඒ සඳහා වෙන්කර ඇති විටක දී, එම කාර්යය ක්‍රියාත්මක කිරීම භාරව සිටින නිලධාරියාට හෝ පුද්ගලයාට දිය යුතුය.
- 5.4 ඉහත 5.2 (අ) අනුපරිච්ඡේදයෙහි සඳහන් වන දැන්වීමක් ලබාදීම සඳහා යම් ඉඩමකට ඇතුළුවීමට බලපත්‍රලාභියකුගේ බලයලත් නිලධාරියෙකුට හිමිකම ඇත.
- 5.5 බලපත්‍රලාභියකු විසින් ලිඛිතව බලය පවරා ඇත්නම් මිස, ඉහත 5.1 පරිච්ඡේදය යටතේ සඳහන් කාරණා සඳහා යම් ඉඩමකට හෝ පරිශ්‍රයකට පිවිසීමට කිසිදු පුද්ගලයකුට හිමිකමක් නොමැත.
- 5.6 යම් පුද්ගලයකු විසින් යම් ඉඩමකට හෝ පරිශ්‍රයකට ඇතුළුවීමට ඇති හිමිකම ක්‍රියාවේ යෙදවීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඉඩමට සිදුවන අලාභානියක්, ඔහුට හෝ ඇයට ඒ සඳහා ලිඛිතව බලය පවරා දුන්, බලපත්‍රලාභියා විසින් සපුරාලිය යුතුය.
- 5.7 යම් ඉඩමකට හෝ පරිශ්‍රයකට ඇතුළුවීමට ඇති හිමිකමක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් යම් ඉඩමකට හෝ වංචල දේපලකට යම් හානියක් සිදුවන අවස්ථාවක, එම ඉඩම හෝ වංචල දේපළ කෙරෙහි සම්බන්ධතාව ඇති යම් තැනැත්තකු විසින් එම අලාභානිය සම්බන්ධයෙන් බලපත්‍රලාභියාගෙන් සාධාරණ වන්දි මුදලක් අය කර ගනු ලැබිය හැකිය.

- 5.8 යම් ඉඩමකට හෝ පරිශ්‍රයකට ඇතුළුවීමට ඇති හිමිකමක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් යම් තැනැත්තෙකු හට යම් ඉඩමක් හෝ වංචල දේපළක් භුක්ති විඳීමේ දී බාධා කිරීමක් සිදු වූ අවස්ථාවක, ඒ බාධා විම සම්බන්ධයෙන් කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලැබිය හැකි යම් වන්දි මුදලක් ඔහුට හෝ ඇයට බලපත්‍රලාභියාගෙන් අය කර ගත හැකිය.
- 5.9 යම් ඉඩමකට හෝ පරිශ්‍රයකට ඇතුළුවීම සඳහා ඇති හිමිකමක් ක්‍රියාත්මක කිරීමට ගන්නා වැයමක දී, බලහත්කාරය හැර අනෙකුත් සියළු සාධාරණ ප්‍රයත්නයන් දරා ඇති සහ ඒ සියළු ප්‍රයත්නයන් අසාර්ථක වී ඇති විටක, ඉඩමට හෝ පරිශ්‍රයට බලෙන් ඇතුළුවීම පිණිස බලපත්‍රලාභියාට හෝ බලපත්‍රලාභියා විසින් බලය දෙන නිලධාරියකුට බලය දෙන්නා වූ ආඥාවක් ලබා ගැනීම පිණිස, අදාළ ඉඩම හෝ පරිශ්‍රය පිහිටි ස්ථානය අරභයා නිසි අධිකරණ බලය ඇති මහෙස්ත්‍රාත් අධිකරණය වෙත, බලපත්‍රලාභියා විසින් ඒකපාක්ෂීය ඉල්ලීමක් කරනු ලැබිය හැකිය.
- 5.10 මෙම කොටස යටතේ යම් හිමිකමක් හෝ බලයක් ප්‍රකාරව, බලපත්‍රලාභියකු විසින් බලය පවරන ලද නිලධාරියෙක් විසින් යම් පරිශ්‍රයකට ඇතුළුවීමේ දී:
- (අ) එම ඇතුළුවීම හේතුවෙන් පරිශ්‍රය පවතින තත්වයට වඩා අඩු ආරක්ෂිත මට්ටමකට පත් නොවන බවට අදාළ බලයලත් නිලධාරියා විසින් සහතික කළ යුතුය; සහ
  - (ආ) පරිශ්‍රයට පිවිසෙන බලයලත් නිලධාරියා හෝ ඔහු හෝ ඇය කැටුවයන වෙනත් යම් තැනැත්තකු විසින්, පරිශ්‍රයට ඇතුළුවීමේදී හෝ බලයලත් කාර්යයන් සිදුකිරීමේදී, සිදුකරන ලද යම් අලාභානියක්, යථා තත්වයට පත් කිරීම හෝ ඒ සඳහා වන්දි ගෙවීම බලපත්‍රලාභියා විසින් සිදු කළ යුතුය.

# 6 වන කොටස – මහජනතාව සඳහා තොරතුරු

## 6.1 මාර්ග අවසරය

- (අ) විදුලිබල පනත ප්‍රකාරව, අදාළ පළාත් පාලන අයතනය හෝ වෙනත් අදාළ අධිකාරියක එකඟතාවය ඇතිව, යම් විචියක් යටින්, උඩින්, තුළින්, මත, දිගේ හෝ හරහා යම් විදුලි මාර්ගයක් හෝ විදුලි පිරියතක් සවි කිරීම සඳහා බලපත්‍රලාභියකුට බලය පැවරී ඇත. එබැවින්, එවැනි අවස්ථාවන්හි දී විදුලි මාර්ගයක් සවි කිරීම සඳහා කිසිදු ඉඩම් අයිතිකරුවකුගෙන් හෝ පදිංචිකරුවකුගෙන් මාර්ග අවසරය ලබා ගැනීමේ අවශ්‍යතාවයක් පැන නොනගී.
- (ආ) නමුත්, යම් ඉඩමක් මත, යටින් හෝ උඩින් විදුලි මාර්ගයක් සවි කිරීමට හෝ සවි කර තබා ගැනීමට බලපත්‍රලාභියකු විසින් මාර්ග අවසරය ලබා ගත යුතු වේ. බලපත්‍රලාභියකු හට අවශ්‍ය මාර්ග අවසරය ලබා ගත හැකි ක්‍රම පහත පරිදි වේ:
  - I. පාර්ශ්වයන් අතර ගිවිසුමක් මගින් (එනම් බලපත්‍රලාභියා සහ ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු අතර)
  - II. ප්‍රාදේශීය ලේකම් විසින් ලබාදෙන බලයක් මගින්; හෝ
  - III. මාර්ග අවසරය අත්කර ගැනීම මගින්
- (ඇ) පළමුවෙන්ම, මාර්ග අවසරය ලබා දෙන ලෙස ඉල්ලමින් (I වන පරිශිෂ්ටයෙහි දැක්වෙන ආකෘතියට අනුකූලව) බලපත්‍රලාභියා විසින් ඉඩමේ අයිතිකරුට හෝ පදිංචිකරුට දැන්වීමක් නිකුත් කරනු ඇත. විදුලි මාර්ගය සවිකිරීමට හෝ සවිකොට තැබීමට බලය ඉල්ලමින් ප්‍රාදේශීය ලේකම් වෙත අයදුම්පත්‍රයක් ඉදිරිපත් කිරීමට පෙර, (පාර්ශ්වයන් අතර ඇති කරගන්නා ගිවිසුමක් හරහා) මාර්ග අවසරය ලබා දීම සුරක්ෂිත කර ගැනීමට ගත හැකි සියළු සාධාරණ ප්‍රයත්නයන් (මාර්ග අවසරය සම්බන්ධ මාර්ගෝපදේශයන්හි 2 කොටසේ 2.1 (ඇ) ප්‍රකාර) බලපත්‍රලාභියා විසින් ගනු ඇත.
- (ඈ) එසේ බලපත්‍රලාභියකු වෙතින් නව විදුලි මාර්ගයක් සවිකිරීමට හෝ දැනට පවත්නා විදුලි මාර්ගයක් සවිකොට තබාගැනීමට මාර්ග අවසරය ඉල්ලුම් කරමින් නිවේදනයක් ලැබීමෙන් අනතුරුව, ඉඩමේ අයිතිකරුවකුට හෝ පදිංචිකරුවකුට:
  - (i) කිසිදු නියමයක් හෝ කොන්දේසියකින් තොරව බලපත්‍රලාභියා වෙත මාර්ග අවසරය ලබාදිය හැක - මෙහිදී බලපත්‍රලාභියා විසින් විදුලි මාර්ගය සවිකරනු හෝ සවිකොට තබාගනු ඇත.
  - (ii) කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටිය හැක - බලපත්‍රලාභියා මාර්ග අවසරය ලබාගැනීම සඳහා සාධාරණ ප්‍රයත්නයන් දැරිය යුතු අතර එම ප්‍රයත්නයන් අසාර්ථක වුවහොත්, මෙහිදී ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු මාර්ග අවසරය ලබාදීමට සූදානම් නොමැති ලෙස සලකා, බලපත්‍රලාභියා හට විදුලි මාර්ගය සවි කිරීම හෝ සවිකොට තබාගැනීම සඳහා බලය ඉල්ලමින් ප්‍රාදේශීය ලේකම් වෙත අයදුම් පත්‍රයක් යොමු කළ හැකිය.
  - (iii) යම් නියමයන් සහ කොන්දේසිවලට යටත්ව විදුලි මාර්ග අවසරය ලබාදිය හැක - මෙහිදී ඉඩම් අයිතිකරුගේ හෝ පදිංචිකරුගේ නියමයන් සහ කොන්දේසිවලට එකඟ වන්නේ නම්, මාර්ග අවසරය පිළිගැනීමෙන් අනතුරුව බලපත්‍රලාභියා විසින් විදුලි මාර්ගය සවිකරනු ඇත. නොඑසේනම්, බලපත්‍රලාභියා හට විදුලි මාර්ගය සවි කිරීම සඳහා බලය ඉල්ලමින් ප්‍රාදේශීය ලේකම් වෙත අයදුම් පත්‍රයක් යොමු කළ හැකිය.
  - (iv) මාර්ග අවසරය ලබා දීමට සූදානම් නොමැති නම්, හේතු කාරණා සහිතව ඒ බව බලපත්‍රලාභියා වෙත ලිඛිතව දැනුම්දිය හැක - මෙහිදී බලපත්‍රලාභියා විසින් වෙනත් විකල්පයන් (ඇත්නම්) සලකා බලනු ලැබිය හැකි අතර නොඑසේනම්

විදුලි මාර්ගය සවි කිරීම හෝ සවිකොට තබාගැනීම සඳහා බලය ඉල්ලමින් ප්‍රාදේශීය ලේකම් වෙත අයදුම් පත්‍රයක් යොමු කළ හැකිය.

- (ඉ) කෙසේවෙතත්, මාර්ග අවසරය ඉල්ලමින් බලපත්‍රලාභියකු වෙතින් ලැබෙන දැන්වීම්වලට හෝ වෙනත් (වාචික හෝ ලිඛිත) සන්නිවේදනයන්ට අයිතිකරු හෝ පදිංචිකරු විසින් කඩිනමින් සහ නිසිපරිදි ප්‍රතිචාර දැක්වීම නුවණට හුරුය. ඉඩම් හිමියන් හෝ ඉඩමේ පදිංචිකරුවන් නිවේදනයට ප්‍රතිචාර නොදැක්වුවද, බලපත්‍රලාභියා විසින් ඔහුගෙන්/ඇයගෙන් මාර්ග අවසරය ලබාගැනීම සඳහා සාධාරණ ප්‍රයත්නයන් දැරිය යුතුය. මාර්ග අවසරය ලබාදීම සම්බන්ධ වන්දි ගෙවීමද ඇතුළත්ව (තමා මාර්ග අවසරය ලබාදීමට එකඟ වන්නාවූ) නියමයන් හා කොන්දේසි යෝජනා කිරීම සඳහා ලබාදී ඇති අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා මෙන් ඉඩම් හිමිකරුවන් හා ඉඩම්වල පදිංචිකරුවන් වෙත උපදෙස් දෙනු ලැබේ. එවැනි නියමයන් හා කොන්දේසි බලපත්‍රලාභියකු විසින් පිළිගැනීමට ඉඩකඩ ඇති අතර එසේ නැතහොත් ප්‍රාදේශීය ලේකම්වරයකු මගින් පවත්වනු ලබන පරීක්ෂණයක දී ඒවා සම්බන්ධයෙන් නිසි සැලකිල්ලක් දක්වනු ඇත. මාර්ග අවසරය ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් වන්දි ගෙවීමට අදාළ විස්තර සඳහා කරුණාකර ඉහත 4 බලන්න.
- (ඊ) ඉඩමක් මත, යටින් හෝ උඩින් දැනටමත් සවි කර ඇති විදුලි මාර්ගයක් ඉවත් කර ගැනීමට යම් ඉඩමක අයිතිකරුට හෝ පදිංචිකරුට අවශ්‍යවන විට, විදුලි මාර්ගය ඉවත් කර ගන්නා ලෙස දන්වමින් බලපත්‍රලාභියා වෙත දැන්වීමක් ලබා දිය හැක. මේ සම්බන්ධයෙන් වැඩි විස්තර සඳහා කරුණාකර 2.2 අයිතමය බලන්න. එවැනි දැන්වීමක් ලැබීමෙන් අනතුරුව මාර්ග අවසරය ලබා දීම සුරක්ෂිත කර ගැනීම සඳහා සියළු සාධාරණ ප්‍රයත්නයන් දැරීමෙන් අනතුරුව, විදුලි මාර්ගය සවි කර තබා ගැනීම සඳහා බලය ඉල්ලමින් බලපත්‍රලාභියා හට ප්‍රාදේශීය ලේකම් වෙත අයදුම් පත්‍රයක් යොමු කළ හැකිය.
- (උ) විදුලි මාර්ගයක් සවි කිරීම හෝ සවි කර තබා ගැනීම සම්බන්ධයෙන් යම් ඉඩමක අයිතිකරුවකු හෝ පදිංචිකරුවකු හට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයකු විසින් පවත්වනු ලබන පරීක්ෂණයක් සඳහා අදාළ ඉඩම් අයිතිකරු හෝ පදිංචිකරු සහභාගී වීම ඔහුගේ හෝ ඇයගේ යහපතට හේතු වනු ඇත. එමෙන්ම එවැනි යම් පරීක්ෂණයක දී, අදාළ සියළුම තොරතුරු ලබා දීම මගින් සියළු පාර්ශවයන්ට සාධාරණ වන දැන-උගත් තීරණයක් ගැනීමට ප්‍රාදේශීය ලේකම්ට සහය වීමට ඉඩම් අයිතිකරුවකුට හෝ පදිංචිකරුවකුට හැකිය.

6.2 ගස් හෝ අතු කපා බීම හෙලීම

- (අ) සවි කර ඇති හෝ සවි කරමින් පවතින හෝ සවි කිරීමට නියමිත, යම් විදුලි රැහැනක හෝ විදුලි පිරිසතක: සවිකිරීම, නඩත්තු කිරීම හෝ ඒවායේ ක්‍රියාකාරිත්වයට අවහිරවන හෝ බාධාවන පරිදි; හෝ මහජනතාවට අනතුරු ඇති කරන ප්‍රභවයක් සෑදෙන පරිදි, ඉතා සම්පව යම් ගසක් පවතින හෝ මතු පැවතිය හැකි අවස්ථාවක දී, යට කී බලපෑම් වළක්වාලීමට හැකි වන පරිදි එම ගස, එහි අතු හෝ මුල් කපා දැමිය යුතුය.
- (ආ) විදුලිබල පනත අනුව, ඉහත (අ) යටතේ දකවා ඇති පරිදි වූ යම් ගසක්, එහි අතු හෝ මුල් කපා දමන ලෙස නියම කරමින් ගස වැඩෙමින් පවත්නා ඉඩමේ පදිංචිකරුට (හෝ පදිංචිකරු එහි අයිතිකරු නොවේ නම්, අයිතිකරුට) බලපත්‍රලාභියා විසින් දැන්වීමක් ලබා දිය යුතු වේ.



- (ඇ) ඉඩමේ පදිංචිකරු (හෝ පදිංචිකරු එහි අයිතිකරු නොවේ නම්, අයිතිකරු) විසින් බලපත්‍රලාභියකු විසින් එසේ ලබා දුන් දැන්වීමක අඩංගු නියමයන් පිළිපැද නොමැති අවස්ථාවක දී සහ ඉඩමේ අයිතිකරු සහ පදිංචිකරු යන දෙදෙනාම විසින්, දැන්වීම ලබා දුන් දින සිට වැඩකරන දින හතක් (7) ඇතුළත, බලපත්‍රලාභියා විසින් ලබා දී ඇති දැන්වීමට විරෝධය ප්‍රකාශ කරමින් ප්‍රති-දැන්වීමක් ලබා දී නොමැති අවස්ථාවක දී; අදාළ ගස කපා බිම හෙලීමට, එහි අතු හෝ මුල් කපා දැමීමට බලපත්‍රලාභියාට බලය හිමි වේ.
- (ඈ) එබැවින්, බලපත්‍රලාභියාට අවශ්‍යව ඇති පරිදි, යම් ගසක් කපා බිම හෙලීම, එහි අතු හෝ මුල් කපා දැමීම සම්බන්ධයෙන් ඉඩමේ පදිංචිකරුට (හෝ පදිංචිකරු එහි අයිතිකරු නොවේ නම්, අයිතිකරුට) යම් විරෝධතාවයක් ඇත්නම්, ඒ බව දන්වමින් බලපත්‍රලාභියා විසින් ලබා දුන් දැන්වීමට විරෝධය ප්‍රකාශ කරමින්, දැන්වීම ලබා දුන් දින සිට වැඩකරන දින හතක් (7) ඇතුළත, ප්‍රති-දැන්වීමක් බලපත්‍රලාභියා වෙත දිය යුතු වේ. එසේ ප්‍රතිදැන්වීමක් ලැබුණු පසු, බලපත්‍රලාභියා විසින් කාරණය ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කළ හැකි අතර ප්‍රාදේශීය ලේකම් විසින් කරුණු විමසා බැලීම පිණිස පාර්ශ්වකරුවන්ට සවන් දෙනු ලැබීමේ අවස්ථාවක් ලබා දීමෙන් පසුව, කාරණය සම්බන්ධයෙන් නියමයක් නිකුත් කරනු ඇත.
- (ඉ) ඉඩමේ පදිංචිකරු (හෝ පදිංචිකරු එහි අයිතිකරු නොවේ නම්, අයිතිකරු) විසින් දැන්වීමේ අඩංගු නියමයන් පිළිපදින ලද්දේ නම්, එහිදී ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු විසින් සාධාරණ ලෙස දරන ලද වියදම් බලපත්‍රලාභියා විසින් ඔහු හෝ ඇය වෙත ගෙවනු ලැබේ.
- (ඊ) කරුණු විමසා බැලීම පිණිස පාර්ශ්වකරුවන්ට සවන් දෙනු ලැබීමේ අවස්ථාවක් ලබා දීමෙන් පසුව, අවස්ථානුකූල කරුණු අනුව යුක්ති සහගත යයි ප්‍රාදේශීය ලේකම් විසින් කල්පනා කරන පරිදි සහ ඉහත (අ) හි සඳහන් බලපෑම් වළක්වාලීමට හැකිවන පරිදි, බලපත්‍රලාභියාට අදාළ ගස, එහි අතු හෝ මුල් කපා දැමීමට ඉඩ දෙමින් ප්‍රාදේශීය ලේකම් විසින් නියමයක් කරනු ලැබිය හැක.
- (උ) යම් ගසක්, එහි අතු හෝ මුල් කපා දැමීමට ඉහත (ඇ) හෝ (ඊ) යටතේ බලය හිමි වන අවස්ථාවක දී, බලපත්‍රලාභියා විසින් ඉහත 3 වන කොටසේ 3.5 වන පරිච්ඡේදය යටතේ දක්වා ඇති අවශ්‍යතාවයන් සපුරාලිය යුතු වේ.

# 7 වන කොටස – පොදු මාර්ගෝපදේශ

## 7.1 බලපත්‍රලාභීන් සඳහා

- (අ) බලපත්‍රලාභීන් විසින් සාමාන්‍ය රාජකාරී වේලාවන් තුළ තම ප්‍රාදේශීය කාර්යාල, ශාඛා කාර්යාල සහ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයන් (අදාල පරිදි) හි සිංහල, දෙමළ, සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පොදු මහජනතාවගේ පරිශීලනය පිණිස මෙම මාර්ගෝපදේශයන්ගේ පිටපතක් තැබිය යුතුය.
- (ආ) ඉහත 2.1 (අ) සහ 3.1 ඡේදයන් හි සඳහන් කර ඇති යම් දැන්වීමක් අපේක්ෂිත ග්‍රාහකයා (දැන්වීම ලබන්නා) වෙත ලැබුණු බවට බලපත්‍රලාභියා විසින් සහතික කර ගෙන ඇත්නම් මිස, එම දැන්වීම ලබා දුන් හෝ ලැබුණු ලෙස සලකනු ලැබිය නොහැකිය. එසේ ලබා දෙන ලද යම් දැන්වීමක යම් කාලසීමාවක් සඳහන්ව ඇති විටක දී, එම කාලසීමාව ගණනය කරනු ලැබිය යුත්තේ එම දැන්වීම ලබන්නා වෙත ලැබුණු බවට සහතික කරගත් දිනයේ සිටය.
- (ඇ) යම් ඉඩමක අයිතිකරුවකු හෝ පදිංචිකරුවකුගෙන් මාර්ග අවසරය ලබා ගැනීම සඳහා දරනු ලබන ප්‍රයත්නයන්හි දී, මනා මහජන සම්බන්ධතා/ එකඟතාවන්ට පැමිණීමේ සහ සන්නිවේදන නිපුණතාවයන්ගෙන් සමන්විත නිලධාරීන් අදාල කාර්යයන් සඳහා යෙදවීම ආණ්ඩුව වෙ. බොහොමයක් අවස්ථාවලදී, බලපත්‍රලාභියා විසින් උචිත සන්නිවේදන උපායමාර්ගයන් යොදාගැනීම මඟින් සහ වැරදි අවබෝධයන් දුරලීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීම මඟින්, අදාල ඉඩම් අයිතිකරුවන් හෝ පදිංචිකරුවන් වෙතින්ම විදුලි මාර්ග සවි කිරීම සහ සවි කර පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අවසරය ලබා ගත හැකිව තිබූ බව කොමිෂන් සභාවේ අදහසයි.
- (ඈ) විදුලි මාර්ග සහ විදුලි පිරිසත සවි කිරීම සැලසුම් කළ යුත්තේ භූමිය ආර්ථික වශයෙන් ප්‍රශස්ථ ලෙස භාවිතා වන අයුරින් සහ පොදු මහජනතාව වෙත සිදුවන බාධාවන් හා අවහිරතාවයන් අවම වන අයුරිනි. යම් විදුලි මාර්ගයක් සවි කෙරෙන මං පෙත තීරණය කිරීමේ දී, විදුලිබල සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ පද්ධතීන් හි සැලසුම් ගත ව්‍යාප්තිය ද සැලකිල්ලට ගත යුතුය.

## 7.2 ප්‍රාදේශීය ලේකම්වරුන් සඳහා

පහත දක්වා ඇති පොදු මාර්ගෝපදේශ පිළිපැදීම මඟින් ඉහත 2 වන සහ 3 වන කොටස් යටතේ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ගනු ලබන තීරණයන් හි නීත්‍යානුකූලභාවය සහ විශ්වාසකටයුතුභාවය තහවුරු කෙරේ:

- (අ) පැවරී ඇති බලතල ප්‍රකාරව ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් පරීක්ෂණ, විභාග කිරීම්, රැස්වීම් ආදිය පැවැත්වීමේ දී සහ තීරණයන්ට එළැඹීමේ දී, නිසි ක්‍රියාදාමයක් අනුගමනය කරනු ලබන බවට සහ ස්වාභාවික යුක්තිය පිළිබඳ මූලධර්මයන් ආරක්ෂා වන බවට වග බලා ගැනීම.
- (ආ) විශේෂයෙන්ම ඉඩම් අයිතිකරුවන් හෝ පදිංචිකරුවන් ඇතුළු අදාල සියළු පාර්ශවයන් වෙත පැවැත්වීමට නියමිත යම් විභාග කිරීමක්, රැස්වීමක් හෝ පරීක්ෂණයක් පිළිබඳව විධිමත්ව දැනුම් දිය යුතුය. යම් දැනුම් දීමක් අපේක්ෂිත දැන්වීම ලබන්නා වෙත ලැබුණු බවට සහතික කර එවැනි යම් විභාග කිරීමක්, රැස්වීමක් හෝ පරීක්ෂණයක් මතභේදයන් හා ප්‍රමාදයන් වළකනු පිණිස එදිනම අදාළ සියලු පාර්ශවකරුවන් ඉදිරියේ පැවැත්වීම වඩා යෝග්‍ය වේ.
- (ඇ) විශේෂයෙන්ම ඉඩම් අයිතිකරුවන් හෝ පදිංචිකරුවන් ඇතුළු අදාල සියළු පාර්ශවයන් වෙත එසේ පවත්වනු ලබන යම් විභාග කිරීමක දී, රැස්වීමක දී හෝ

පරීක්ෂණයක දී තම අදහස් හෝ සැලකිල්ලට ලක්වූ කරුණු ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දිය යුතුය.

- (ඇ) අදාළ ඉඩමේ අයිතිකරුට හෝ පදිංචිකරුට ප්‍රාදේශීය ලේකම් විසින් මෙහෙයවනු ලබන යම් විභාග කිරීමක්, රැස්වීමක් හෝ පරීක්ෂණයක් සම්බන්ධයෙන් වන දැනුම් දීමක් ලැබී නොමැති බව අනාවරණය වූ විටක දී හෝ නොවැළැක්විය හැකි හේතුවක් මත දැන්වීම් ලැබුණ ද ඒ සඳහා සහභාගි විය නොහැකි බව දැනුම් දී ඇති විටක දී, ප්‍රාදේශීය ලේකම්වරයා හට ඉඩමේ අයිතිකරුගේ හෝ පදිංචිකරුගේ සහභාගිත්වය ලබා ගත හැකි වන පරිදි අදාළ විභාග කිරීම, රැස්වීම හෝ පරීක්ෂණය නැවත පැවැත්විය හැක.
- (ඉ) මාර්ග අවසරය, වන්දි සහ පාර්ශ්වකරුවනට අදාළ වන කොන්දේසි පිළිබඳව තීරණය කිරීමේදී, ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් නිරතුරුව සියලු ලේඛන, ඉදිරිපත් කෙරුණු කරුණු, සාකච්ඡා සටහන්, අදහස් දැක්වීම් තබාගත යුතු අතර සිය සියලු තීරණයනට අදාළ හේතු සාධක සටහන් කළ යුතුය. පදනම්ගත හේතු, සාක්ෂි, මූලධර්ම, තර්ක විතර්ක ආදිය පැහැදිලි ලෙස සටහන් කරමින් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ඉතා පැහැදිලි ලෙස සිය තීන්දු හා නිගමන මත පදනම්වූ ඔහුගේ/ඇයගේ තීරණ වාර්තා සටහන් කළ යුතු වේ. තවද, ඔහු/ඇය විසින් හැකි සෑම අවස්ථාවකදීම කටු සටහන්, නිරූපණයන් හා සිතියම්ද රැස්කළ යුතු වේ. විශේෂයෙන් බලපත්‍රලාභීන් වෙත තීන්දු, තීරණ හා විධානයන් නිකුත් කිරීමේදී, එම නියෝගයන් පැහැදිලි උපදෙස් හා කටු සටහන් සහිතව ඉදිරිපත් කළ යුතුය. ඉහත 2.1 (ඉ), 2.2 (ඇ), 3.4 සහ 4 ඡේද ප්‍රකාරව ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් පවත්වනු ලබන සියළුම පරීක්ෂණ, විභාග කිරීම්, රැස්වීම් ආදියෙහි සටහන් හෝ වාර්තා, ඉල්ලා සිටි විටකදී ඒවා කොමිෂන් සභාව වෙත යොමු කිරීම සඳහා, පවත්වා ගත යුතුය.
- (ඊ) සීමිත ස්වාභාවික සම්පතක් වන, භූමිය ප්‍රශස්ථ ලෙස උපයෝගී කර ගැනීම සඳහා හැකි සෑම උත්සාහයක්ම දැරිය යුතුය.
- (උ) යම් ප්‍රායෝගික දුෂ්කරතාවයක් හෝ නොවැළැක්විය හැකි හේතුවක් නිසා, ප්‍රාදේශීය ලේකම් නොවන නිලධාරියෙක් විසින් යම් පරීක්ෂණයක්, විභාගකිරීමක් හෝ රැස්වීමක් යනාදිය පවත්වනු ලැබුව ද, ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය ප්‍රාදේශීය ලේකම් වශයෙන් තමා විසින්ම ගත යුතුය.
- (ඌ) ප්‍රාදේශීය ලේකම්වරයකු විසින් එසේ ගනු ලබන යම් තීරණයක් පිළිබඳව, එම තීරණයට පාදක වූ කරුණු ද සහිතව, අදාළ සියළු පාර්ශ්වයන් වෙත නිසි පරිදි දන්වා යැවිය යුතුය.

# I වන පරිශීෂ්ටය – මාර්ග අවසරය ඉල්ලුම් කරමින් ලබා දෙන දැන්වීම (‘W’ දැන්වීම)

.....වෙත

(ඉඩමේ පදිංචිකරුගේ නම, පදිංචිකරු ඉඩමේ අයිතිකරු නොවේනම්, අයිතිකරුගේ නම)

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතේ I වන උපලේඛනයේ 3 වන අයිතමය ප්‍රකාරව, පහත ඉඩම සම්බන්ධයෙන් මාර්ග අවසරය<sup>3</sup> අවශ්‍යව ඇති බව මෙයින් දැනුම් සිටිමි.

.....  
.....

(ඉඩමේ ලිපිනය)

අවශ්‍ය මාර්ග අවසරය පිළිබඳ විස්තර පහතින් දැක්වේ:

.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....

මෙදින සිට දින විසි එකක් (21) ඇතුළත මෙම නිවේදනයට ප්‍රතිචාර දක්වන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. කෙසේ වුවද, එකී කාල සීමාව ඇතුළත ප්‍රතිචාරයක් නොලදහොත්, විදුලිබල පනතේ විධිවිධාන ප්‍රකාර මාර්ග අවසරය ලබාගැනීම සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු කරන්නෙමු.

.....  
බලපත්‍රලාභියාගේ බලයලත් නිලධාරියාගේ අත්සන

බලයලත් නිලධාරියාගේ නම: .....

ඇමතුම් අංකය: .....

ලිපිනය:.....

දිනය: වච්ච/මාමා/දිදි (දැන්වීමේ දිනය)

---

<sup>3</sup> ‘මාර්ග අවසරය’ යන්නෙන්, ඉඩමක් මත, යට හෝ උඩින් යම් විදුලි මාර්ගයක් සවි කිරීම හා සවි කර තැබීම පිණිස; සහ එම විදුලි මාර්ගය පරීක්ෂා කිරීම, නඩත්තු කිරීම, වෙනස් කිරීම, අළුත්වැඩියා කිරීම, ඉවත් කිරීම හෝ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ඒ ඉඩමට ප්‍රවේශ වීම පිණිස; බලපත්‍රලාභියකුට ලබා දෙන අයිතිය අදහස් වේ.





### III වන පරිශීෂ්ටය – විදුලි මාර්ගයක් සවිකිරීමට/සවිකර තබාගැනීමට බලය ලබා ගැනීම සඳහා වන අයදුම් පත්‍රය

.....වෙත.  
 (මාර්ග අවසරය අවශ්‍යව පවතින ඉඩම පිහිටි පරිපාලන දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්)

1. අයදුම්පත්‍රයේ අරමුණ : (කරුණාකර අදාල තැන්වලදී ‘✓’ ලකුණ යොදන්න)

1.1 විදුලි මාර්ගයක් සවිකිරීමට

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතේ I වන උපලේඛනයේ 3 වන අයිතමයේ (1) වන ඡේදය ප්‍රකාරව, (පහත 2 වන අයිතමය යටතේ විස්තර දක්වා ඇති) විදුලි මාර්ගය සවිකිරීම සඳහා අවශ්‍ය මාර්ග අවසරය ඉල්ලා සිටිමින් දැන්වීමක් / දැන්වීම\* අදාල ඉඩමේ අයිතිකරුට / ඉඩම්වල අයිතිකරුවන්ට\* නිකුත් කරන ලදී. කෙසේවෙතත්, අදාල ඉඩම් අයිතිකරු / ඉඩම්වල අයිතිකරුවන්\* විසින්: (කරුණාකර අදාල තැන්වලදී ‘✓’ ලකුණ යොදන්න)

දැන්වීමෙහි සඳහන් කාලසීමාව ඉක්මවීමට පෙර මාර්ග අවසරය ලබාදීමට අසමත් වී ඇත.

මාර්ග අවසරය ලබා දී ඇත්තේ අපට පිළිගත නොහැකි නියමයන් සහ කොන්දේසිවලට යටත්වය.

1.2 විදුලි මාර්ගයක් සවිකර තබාගැනීමට

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතේ I වන උපලේඛනයේ 5වන අයිතමයේ 2වන පරිච්ඡේදය ප්‍රකාරව, ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු විසින් ඉඩමෙන් (පහත 2 වන අයිතමය යටතේ විස්තර දක්වා ඇති) විදුලි මාර්ගය ඉවත් කරගන්නා ලෙස දැන්වීමක් ලබා දී ඇත.

• විදුලි මාර්ගය පිළිබඳ විස්තර:

.....  
 .....  
 .....

• ඉඩමේ අයිතිකරු / ඉඩම්වල අයිතිකරුවන්\* හෝ ඉඩමේ පදිංචිකරු / ඉඩම්වල පදිංචිකරුවන්\* පිළිබඳ විස්තර අඩංගුවන, අපි විසින් ලබා දුන් / අප වෙත ලැබුණු\* දැන්වීමේ / දැන්වීම්වල\* පිටපතක් / පිටපත්\* මේ සමඟ අමුණා ඇත. පිළිගතහැකි නියමයන් සහ කොන්දේසිවලට යටත්ව මාර්ග අවසරය ලබා ගැනීම සඳහා සියළු සාධාරණ ප්‍රයත්නයන් දරන ලද අතර, එම ප්‍රයත්නයන් අසාර්ථක විය. (මාර්ග අවසරය ලබාදීම සුරක්ෂිත කරගැනීමට දරන ලද ප්‍රයත්නයන් පිළිබඳ සාක්ෂි මේ සමඟ අමුණා ඇත).

• එබැවින්, 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතේ I වන උපලේඛනයේ 3 වන අයිතමය ප්‍රකාරව, ඉහත විදුලි මාර්ගය සවිකිරීම / සවිකර තබාගැනීම\* සඳහා මෙයින් බලය ඉල්ලා සිටිමි.

.....  
 බලපත්‍රලාභියාගේ බලයලත් නිලධාරියාගේ අත්සන

බලයලත් නිලධාරියාගේ නම: .....

ඇමතුම් අංකය: .....

ලිපිනය:.....

දිනය: .....(අයදුම්පත්‍රයේ දිනය)

(\*කරුණාකර අනවශ්‍ය වුවන කපාහරින්න)

# IV වන පරිශීෂ්ටය – මාර්ග අවසරය අත්කරගැනීම සඳහා වන නිර්දේශය

දිනය: .....

වෙත: සභාපති, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව

..... දිනැතිව ..... (බලපත්‍රලාභියාගේ බලයලත් නිලධාරියා) විසින් යොමු කරන ලද අයදුම්පත්‍රය හා බැඳේ.

බලපත්‍රලාභියා විසින් යොමු කරන ලද ඉහත අයදුම්පත්‍රය සම්බන්ධයෙන් පවත්වන ලද පරීක්ෂණයේ දී අනාවරණය කර ගන්නා ලද තොරතුරු වල සාරාංශයක් පහතින් දැක්වේ:

.....  
.....  
.....  
.....  
.....

මා විසින් පවත්වන ලද පරීක්ෂණය සහ එමගින් අනාවරණය කර ගන්නා ලද ඉහත තොරතුරු මත පදනම්ව, බලපත්‍රලාභියාගේ ඉහත අයදුම් පත්‍රය මගින් ඉල්ලා ඇති මාර්ග අවසරය, ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ, අත්කර ගැනීම සඳහා මෙයින් නිර්දේශ කරමි.

අදාල තොරතුරු/ලිපිලේඛන (මෙම නිර්දේශයේ I වන පරිශීෂ්ටය මගින් දක්වා ඇති පරිදි)<sup>4</sup> මේ සමඟ අමුණා ඇත.

.....  
අත්සන

ප්‍රාදේශීය ලේකම් - ..... (පරිපාලන දිස්ත්‍රික්කය)

<sup>4</sup> මනාව සම්පූර්ණ කරල ලද මෙහි පසු පිටෙහි සඳහන් ඇමුණුම ප්‍රාදේශීය ලේකම් ගේ නිර්දේශය සමඟ කොමිෂන් සභාව වෙත යොමු කළ යුතුය. කොමිෂන් සභාව වෙත යොමු කෙරෙන සෑම ලියවිල්ලක් මත ඉහල දකුණු කෙලවරේ මෙහි ඇමුණුමෙහි සඳහන් අදාල අයිතම අංකය සඳහන් කළ යුතුය. ප්‍රාදේශීය ලේකම්වරයකු විසින් යොමු කෙරෙන යම් නිර්දේශයක් සාර්ථක නිර්දේශයක් ලෙස සලකනු ලැබෙන්නේ මෙහි ඇමුණුමෙහි සඳහන් සියළු තොරතුරු/ලියකියවිලි කොමිෂන් සභාව වෙත යොමු කර ඇති අවස්ථාවකදී පමණි.



(IV පරිශීෂ්ටය සඳහා වන ඇමුණුම - මාර්ග අවසරයක් අත්කර ගැනීමට අදාළ නිර්දේශයක් සමඟ ප්‍රදේශය ලේකම් විසින් ඉදිරිපත් කළයුතු තොරතුරු/ලිපිලේඛන පිළිබඳ ලැයිස්තුව)

1. විදුලි මාර්ගයක් සවි කිරීම/සවිකර තබා ගැනීම සඳහා වන බලපත්‍රලාභියාගේ අයදුම් පත්‍රය
2. මාර්ග අවසරය ඉල්ලමින් නිකුත් කරන ලද දැන්වීමේ පිටපතක් (නව විදුලි මාර්ගයක්)
3. ඉඩම් අයිතිකරු වෙත දැන්වීම ලැබුණු බව තහවුරු කරගත් බවට සාක්ෂි (ලියාපදිංචි තැපැලෙන් දැන්වීම යැවූ බවට වන සාක්ෂි හෝ දැන්වීම අතින් භාර දුන් බවට වන ඉඩමේ අයිතිකරුගේ අත්සන සහිත සාක්ෂි හෝ වෙනත් දෑ) (නව විදුලි මාර්ගයක්)
4. බලපත්‍රලාභියාට පිළිගත නොහැකි ඉඩම් අයිතිකරු විසින් විදුලි මාර්ග අවසරය ලබා දී ඇති නියමයන් සහ කොන්දේසි (ඇත්නම්)
5. විදුලි මාර්ගයක් ඉවත් කරන ලෙස ඉල්ලමින් ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු වෙතින් බලපත්‍රලාභියාට ලැබුණු දැන්වීමේ පිටපතක් (පවත්නා විදුලි මාර්ගයක්)
6. ඉඩම අවසරලත් වාසස්ථානයක් මගින් ආවරණය වී නොමැති බවට වන සහතිකය (ප්‍රා. ලේ.)
7. ඉඩමෙහි වාසස්ථානයක් ඉදි කිරීම සඳහා අදාළ නීති යටතේ සැලසුම් අවසරය ප්‍රදානය කර නොමැති බවට වන සහතිකය (ප්‍රා. ලේ.)
8. බලපත්‍රලාභියා විසින් මාර්ග අවසරය ලබා දීම සුරක්ෂිත කර ගැනීම සඳහා සියළු සාධාරණ ප්‍රයත්නයන් ගෙන ඇති බවට වන සහතිකය
9. බලපත්‍රලාභියාගේ බලපත්‍රය මගින් අවසර දෙන ලද කාර්යයක් කරගෙන යාම සඳහා මාර්ග අවසරය අත් කර ගැනීම අත්‍යවශ්‍ය බවට වන සහතිකය
10. ඉඩම් අයිතිකරුට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදුන් බවට වන සාක්ෂි
11. ඉඩමේ සහ ඉඩම් අයිතිකරු ගේ විස්තර:
  - (අ) ඉඩම් අයිතිකරුගේ සම්පූර්ණ නම සහ ජාතික හැඳුනුම් පතේ පිටපතක්
  - (ආ) ඉඩමේ භෞමික හිමිකම පිළිබඳ සාක්ෂි
  - (ඇ) ඉඩමේ වරිපනම් අංකය
  - (ඈ) ඉඩමේ ලිපිනය
  - (ඉ) ඉඩම පිහිටා ඇති ග්‍රාම නිලධාරී කොට්ඨාශය
  - (ඊ) ඉඩමේ හිමිකාරත්වය සම්බන්ධයෙන් ආරාචුලක් නොමැති බවට සහ ඉඩම අත් කර ගැනීම සඳහා නීතිමය බාධාවක් නොමැති බවට වන සහතිකය
12. අවශ්‍ය මාර්ග අවසරය පිළිබඳ විස්තර:
  - (අ) යෝජිත සවිකිරීම, අවශ්‍ය මාර්ග අවසරයේ ප්‍රමාණය, ඉඩමේ සීමා මායිම්, ඉඩමට ඉහළින්, යටින්, හෝ ඉඩම මත දැනටමත් සවි කර ඇති විදුලි මාර්ග/පිරියත සහ ඉඩම මත ඉදිකර ඇති හෝ ඉදිකරමින් පවතින ගොඩනැගිලි/ව්‍යුහයන් පෙන්වුම් කෙරෙන සිතියම
  - (ආ) යෝජිත විදුලි මාර්ගය සහ අවට ප්‍රදේශයේ සවි කර ඇති වෙනත් විදුලි මාර්ග පෙන්වුම් කරන විදුලි පද්ධති සිතියම
  - (ඇ) ඉඩමේ කරගෙන යාමට නියමිත කාර්යයන් පිළිබඳ කෙටි විස්තරයක්

**V වන පරිශීෂ්ටය – ගස් හෝ අතු කපා දමන ලෙස නියම කරමින් ලබා දෙන දැන්වීම**  
**(‘T’ දැන්වීම)**

.....වෙත  
 (ඉඩමේ පදිංචිකරුගේ නම, පදිංචිකරු ඉඩමේ අයිතිකරු නොවේනම්, අයිතිකරුගේ නම)

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතේ I වන උපලේඛනයේ 6 වන අයිතමය ප්‍රකාරව, පහත ඉඩමේ පිහිටා ඇති ගස/ගස් කපා දැමීමට හෝ අතු කපා දැමීමට හෝ එහි/ඒවායේ මුල් ගලවා දැමීමට අවශ්‍යව ඇති බව මෙයින් දැනුම් දෙමි.

.....  
 .....

(ඉඩමේ ලිපිනය)

ඉහත සඳහන් ඉඩමේ වැඩි ඇති (පහතින් දක්වා ඇති) ගස/ගස් සවිකර ඇති / සවිකරමින් පවතින / සවිකිරීමට යෝජිත\* විදුලි මාර්ගයට / විදුලි පිරිසතට / විදුලි රැහැන හා පිරිසත යන දෙකටම\* ඉතා සම්පව පිහිටා ඇති අතර එය:

- විදුලි මාර්ගය හෝ පිරිසත සවිකිරීම, නඩත්තු කිරීම, එහි ක්‍රියාකාරිත්වයට අවහිර වීම හෝ බාධා වීම
- මහජනතාවට පිළිගත නොහැකි අනතුරු ඇතිකරන ප්‍රභවයක් වීම

සිදුවන බැවින් කපා බීම හෙලීමට හෝ අතුපැහීමට හෝ එහි මුල් අඩු කිරීමට අවශ්‍ය වී ඇත.

(කරුණාකර අදාල කාරණයට ‘✓’ ලකුණ යොදන්න) (\*කරුණාකර අනවශ්‍ය වුවන කපාහරින්න)

කපා දැමීමට හෝ අතු කැපීමට හෝ මුල් ගලවා දැමීමට නියමිත ගස/ගස් පිළිබඳ විස්තරයක් පහතින් දැක්වේ:

.....  
 .....

මෙම දැන්වීමට අනුකූල වීමේදී ඔබ විසින් සාධාරණව දරන ලද යම් වියදමක් වේ නම්, එය අපි විසින් ගෙවනු ලැබේ. මෙම දැන්වීමෙහි අඩංගු අවශ්‍යතාවයන් පිළිබඳ යම් විරෝධතාවයක් ඇත්නම්, කරුණාකර මෙම දැන්වීමේ දින සිට වැඩකරන දින හත (7) ක් ඇතුළත, පහත අත්සන් කරන අය වෙත ඒ පිළිබඳව දැනුම් දෙන්න. කෙසේවෙතත්, එකී කාලසීමාව ඇතුළත අප වෙත කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණහොත්, ඉහත සඳහන් කරන ලද බලපෑම් ඇතිවීම වළක්වාගැනීම පිණිස ඉහත විස්තර කළ ගස/ගස් කපා බීම හෙලීමට හෝ අතු කපා දැමීමට හෝ මුල් ගලවා දැමීමට අප වෙත බලය හිමිවන බව ද මෙයින් දන්වා සිටිමි.

.....  
 බලපත්‍රලාභියාගේ බලයලත් නිලධාරියාගේ අත්සන

බලයලත් නිලධාරියාගේ නම: .....

ඇමතුම් අංකය: .....

ලිපිනය:.....

දිනය: වච්ච/මාමා/දිදි (දැන්වීමේ දිනය)

## VI පරිශීෂ්ටය – ගස් හෝ අතු කපා දැමීමට අදාළ කාරණයක් ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කිරීම

.....වෙත  
 (ගස වැවී නිබෙන ඉඩම පිහිටි පරිපාලන දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්)

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතේ I වන උපලේඛනයේ 6 වන අයිතමය ප්‍රකාරව, පහත සඳහන් ස්ථානයේ පිහිටි ඉඩමේ අයිතිකරු/අයිතිකරුවන් හෝ පදිංචිකරු/පදිංචිකරුවන් වෙත පහත විස්තර කරන ගස/ගස් කපා කපා දැමීමට හෝ අතු කපා දැමීමට හෝ මුල් ගලවා දමන ලෙස නියම කරමින් දැන්වීමක්/දැන්වීම් නිකුත් කරන ලදී:

.....  
 .....

ඉඩමේ අයිතිකරු/අයිතිකරුවන් හෝ පදිංචිකරු/පදිංචිකරුවන් ගේ නම/නම් සහ ලිපිනය/ලිපිනයන්:

- 4 .....
- 5 .....
- 6 .....
- 7 .....

ඉහත සඳහන් ඉඩමේ පදිංචිකරු/පදිංචිකරුවන් හෝ අයිතිකරු/අයිතිකරුවන් විසින් අප විසින් නිකුත්කරන ලද දැන්වීමට/දැන්වීම් වලට විරෝධය පළ කරමින් ලබා දී ඇති ප්‍රති-දැන්වීම/දැන්වීම් මේ සමඟ අමුණා ඇත.

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතේ I වන උපලේඛනයේ 6 වන අයිතමය ප්‍රකාරව, අදාළ ගස(ගස්) කපා දැමීමට හෝ අතු කපා දැමීමට හෝ මුල් ගලවා දැමීමට ඉඩ දෙන මෙන් මෙයින් ඉල්ලා සිටිමු.

.....  
 බලපත්‍රලාභියාගේ බලයලත් නිලධාරියාගේ අත්සන

බලයලත් නිලධාරියාගේ නම: .....  
 ඇමතුම් අංකය: .....  
 ලිපිනය:.....

දිනය: වචවච/මාමා/දිදි (අයදුම්පතේ දිනය)

**VII පරිශීෂ්ටය – ඉඩමකට හෝ පරිශ්‍රයකට අපේක්ෂිත ඇතුළුවීම පිළිබඳ දැන්වීම**

**(‘E’ දැන්වීම)**

.....වෙත  
(පදිංචිකරුගේ නම)

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතේ II වන උපලේඛනයේ 8 වන අයිතමය ප්‍රකාරව, පහත සඳහන් ස්ථානයේ පිහිටා ඇති ඉඩමට/පරිශ්‍රයට අපගේ බලයලත් නිලධාරීන් විසින් ඇතුළුවීමට අපේක්ෂා කරන බව මෙයින් දන්වා සිටිමි:

.....  
(ඉඩමේ/පරිශ්‍රයේ ලිපිනය)

ඇතුළත්වීමට අපේක්ෂිත දිනය: වචචච/මාමා/දිදි

ඇතුළත්වීමට අපේක්ෂිත වේලාව: ... : ... පෙ.ව./ප.ව.

ඉඩමේ/පරිශ්‍රයේ සිදුකිරීමට අපේක්ෂිත කාර්යයන්ගේ ස්වභාවය සහ ප්‍රමාණය :

.....  
.....  
.....  
.....

.....  
(සිදුකිරීමට අපේක්ෂිත කාර්යයන්ගේ ස්වභාවය සහ ප්‍රමාණය හැකි පරිදි නිවැරදිව සම්පූර්ණයෙන් සඳහන් කරන්න)

ගත වන කාලසීමාව: ..... (ඉඩමේ හෝ පරිශ්‍රයේ ගත කිරීමට අපේක්ෂාකරන කාලය ඇතුළත් කරන්න)

ඇතුළුවීමට අපේක්ෂිත පුද්ගලයින් සංඛ්‍යාව: .....

ඉහත සඳහන් දෑ පිළිබඳ යම් පැහැදිලි කරගැනීමක් අවශ්‍ය වන්නේනම් හෝ යෝජිත දිනය සහ/හෝ වේලාව සම්බන්ධයෙන් යම් අපහසුතාවයක් පවතීනම්, කරුණාකර පහත අත්සන් කරන අය අමතන්න.

.....  
බලපත්‍රලාභියාගේ බලයලත් නිලධාරියාගේ අත්සන

බලයලත් නිලධාරියාගේ නම: .....

ඇමතුම් අංකය: .....

ලිපිනය:.....

දිනය: වචචච/මාමා/දිදි (නිවේදනයේ දිනය)